

# රසායනික සමතුලිතතාවය

## Chemical Equilibrium




### භෞතික ක්‍රියාවලිවල සමතුලිතතාව

භෞතික ක්‍රියාවලි සමහරක් පිරික්සීමෙන් අපට සමතුලිතතාවේ ඇති පද්ධතියක ලක්ෂණ වඩාත් හොඳින් තේරුම් ගත හැකි ය. මින් වඩාත් හුරුපුරුදු පද්ධති වන්නේ ඝන  $\rightleftharpoons$  ද්‍රව, ද්‍රව  $\rightleftharpoons$  වායු, ඝන  $\rightleftharpoons$  වායු ආදී කලාප පරිණාමණ ක්‍රියාවලි ය.

#### ✦ ඝන – ද්‍රව සමතුලිතතාව

මෙහි, විශේෂිත උෂ්ණත්වයක දී හා පීඩනයක දී ද්‍රව්‍යයක ඝන හා ද්‍රව අවස්ථා සහ-පැවැත්මක වෙයි. 1 atm පීඩනයේ දී ඝන ද්‍රව්‍යයක ද්‍රවාංකයේ දී ඝන  $\rightleftharpoons$  ද්‍රව සමතුලිතතාවක් පවතී.


හිදසුනක් ලෙස 273 K දී (0°C දී) හා වායුගෝලීය පීඩනයේ දී (1 atm, 101325 pa) ජලයේ ඝන – ද්‍රව සමතුලිතතාව ඇති වෙයි.



මෙහි ද්‍රව ජලය හා අයිස් එක ම වීට පවතී. කාලයත් සමඟ අයිස්වල හා ජලයේ ස්කන්ධය වෙනස් නොවන බවත් උෂ්ණත්වය නියතව පවත්නා බවත් මෙහි දී අපි නිරීක්ෂණය කරමු. කෙසේ වෙතත් මේ සමතුලිතතාව ස්ථිරික එකක් නොවේ. ඝන – ද්‍රව මායිමේ දී ද්‍රව ජලය අණු අයිස් සමඟ ගැටෙමින් ඊට ආසන්නව පවතින අතර, අයිස් අණු සමහරක් ද්‍රව කලාපයට හිදුනස් වේ. අයිස් හා ජලයේ ස්කන්ධයේ වෙනසක් සිදු නොවන අතර, වායුගෝලීය පීඩනයේ දී හා 273 K උෂ්ණත්වයේ දී අයිස් අණු, ජල අණු බවට හැරීමේ හා ජල අණු, අයිස් අණු බවට හැරීමේ ශීඝ්‍රතා සමාන වේ. අයිස් හා ජලය සමතුලිතතාවේ පවතින්නේ සුවිශේෂ උෂ්ණත්වයක දී හා පීඩනයක දී බව පැහැදිලි ය. වායුගෝලීය පීඩනය යටතේ දී ඕනෑම සංශුද්ධ ද්‍රව්‍යයක ඝන හා ද්‍රව කලාප සමතුලිතතාවේ පවත්නා උෂ්ණත්වය ඒ ද්‍රව්‍යයේ සාමාන්‍ය ද්‍රවාංකය හෙවත් සාමාන්‍ය හිමාංකය ලෙස හඳුන්වනු ලැබේ. උක්ත හිදසුනෙහි පද්ධතිය ගතික සමතුලිතතාවේ පවත්නා බව අපට පෙනෙන අතර, අයිස්වල ද්‍රවාංකයේ දී හෙවත් ජලයේ හිමාංකයේ දී අයිස් ද්‍රව වීමේ වේගය ජලය මිදීමේ වේගයට සමාන ය. එහෙයින් අයිස්වල හා ජලයේ ප්‍රමාණය නියත ව පවතී. පීඩනයේ වෙනස් වීමත් සමඟ සමතුලිතතාව ආරම්භ වන උෂ්ණත්වය වෙනස් වන බව සැලකිල්ලට ගත යුතු ය.

#### ✦ ද්‍රව – වාෂ්ප සමතුලිතතාව

මෙහි දී විශේෂිත උෂ්ණත්වයක් හා පීඩනයක් යටතේ දී සංවෘත පද්ධතියක, ද්‍රව්‍යයක ඝන හා වාෂ්ප අවස්ථා සහ-පැවැත්මක වෙයි. 1 atm පීඩනයක දී හා ද්‍රව්‍යයක තාපාංකයේ දී ද්‍රව-වාෂ්ප සමතුලිතතාවක් පවතී. හිදසුනක් ලෙස වායුගෝලීය පීඩනයේ දී හා 373 K (100°C) උෂ්ණත්වයේ දී ජලයේ ද්‍රව-වාෂ්ප සමතුලිතතාව පවතී.




මෙහි දී එක ම විට ද්‍රවය හා වාෂ්පය පවතී. සරල පරීක්ෂණයකින් මෙය ආදර්ශනය කළ හැකි ය. බැරෝමීටරයක් සම්බන්ධ කරන ලද රේඛිත වියළි පෙට්ටියක් තුළ යම් ජල ප්‍රමාණයක් අඩංගු ඔරලෝසු විදුරුවක් තබා උෂ්ණත්වය 100°C ට ගෙන එනු ලැබේ. මෙහි දී පීඩනමානයේ දකුණු බාහුවෙහි රසදිය මට්ටම සෙමෙන් ඉහළ නැඟ අවසානයේ නොවෙනස් වී පවතී. එනම්, පෙට්ටිය තුළ පීඩනය වැඩි වී නියත අගයකට පැමිණේ. තව ද ඔරලෝසු විදුරුවේ ඇති ජල පර්මාව අඩු වේ. ආරම්භයේ දී පෙට්ටිය තුළ ජල වාෂ්ප නැත; නැතහොත් ඇත්තේ ඉතා අල්ප ප්‍රමාණයකි. ජලය වාෂ්ප වත් ම පෙට්ටිය තුළ ඇති වායු කලාපයට ජල වාෂ්ප එකතු වීම නිසා වී තුළ පීඩනය වැඩි වෙයි. වාෂ්පීභවන ශීඝ්‍රතාව නියත ය. එහෙත් ජල වාෂ්ප, ජලය බවට ඝනීභවනය වීම නිසා පීඩනය වැඩි වීමේ ශීඝ්‍රතාව කාලයත් සමඟ අඩු වේ. අවසානයේ ශුද්ධ වාෂ්පීභවනයක් සිදු නොවන කල්හි සමතුලිත තත්ත්වය තහවුරු වේ. සමතුලිතතා තත්ත්වය විලඹෙන තෙක් වායු කලාපයෙන් ද්‍රව කලාපයට ඇතුළු වන ජල අණු සංඛ්‍යාව වැඩි වන බව ද එහි දී වාෂ්පීභවන වේගය ඝනීභවන වේගයට සමාන වන බව ද මින් ගම්‍ය වේ.

සමතුලිතතාවේ දී, දෙන ලද උෂ්ණත්වයක් යටතේ දී ජල අණුවලින් ඇති කෙරෙන පීඩනය නියත වී පවතින අතර එය ජලයේ සමතුලිතතා වාෂ්ප පීඩනය (හෙවත් හුදෙක් ජලයේ වාෂ්ප පීඩනය) යනුවෙන් හැඳින්වේ. ජලයේ වාෂ්ප පීඩනය උෂ්ණත්වය සමඟ වැඩි වේ. මෙහි දී, 1 atm පීඩනයක් හා තාපාංකය යනුවෙන් හැඳින්වෙන ලාක්ෂණික උෂ්ණත්වයක් යටතේ දී ද්‍රව්‍යයක වාෂ්ප හා ද්‍රව අවස්ථා සමගාමී වී පවතී. නිදසුනක් ලෙස: 1 atm පීඩනයේ දී ජලයේ තාපාංකය 100°C වේ. මේ තත්ත්ව යටතේ දී වාෂ්ප ය බැහැර වී නොයේ නම්, ද්‍රව ජලය හා ජල වාෂ්ප (හුමාලය) යන දෙක ම එකට පවතී.

✦ **ඝන – වාෂ්ප සමතුලිතතාව**

සංවෘත බඳුනක් තුළ ඝන අයඩින් ස්වල්පයක් තැබූ විට මඳ වේලාවකට පසු බඳුන දම් පැහැති වාෂ්පයකින් පිරී යන අතර, කාලයත් සමඟ වර්ණයේ තීව්‍රතාව වැඩි වේ. එක්තරා කාලයකට පසු වර්ණයේ තීව්‍රතාව නියතව තිබෙන අතර, මේ අවස්ථාවේ දී සමතුලිතතාව විලඹ ඇත. එනම්, ඝන අයඩින් උෂ්ණත්වය වෙමින් අයඩින් වාෂ්පය සාදන අතර ඝන අයඩින් දෙමින් අයඩින් වාෂ්පය ඝනීභවනය වේ. මේ සමතුලිතතාව මෙසේ දැක්විය හැකි ය.




✦ **ඝන – ඝන සමතුලිතතාව**

සංක්‍රමණ උෂ්ණත්වය නමැති සුවිශේෂ උෂ්ණත්වයක් හා 1 atm පීඩනයක් යටතේ දී ඝන ස්වභාවය එසේ ම තිබිය දී යම් ස්ඵටිකරූපී ඝනයක් ලෙස පවත්නා ද්‍රව්‍යයක් වී හා සමකාලීනව පවත්නා තවත් ස්ඵටිකරූපී ස්වරූපයකට පරිවර්තනය වේ නම් එය ඝන-ඝන සමතුලිතතාව පවති යැයි කියනු ලැබේ. උදාහරණයක් ලෙස ඝන සල්ෆර් එහි සංක්‍රමණ උෂ්ණත්වයේ දී රොම්බයිස හා ඒකානති ස්වරූප අතර සමතුලිතතාව ප්‍රදර්ශනය කරයි.

**S(රොම්බයිස) ⇌ S(ඒකානති)**


සියලු ප්‍රතික්‍රියක හා එල ද්‍රව කලාපයේ පවතින්නා වූ රසායනික සමතුලිතතාවකට ද්‍රව කලාප සමතුලිතතාවක් යැයි කියනු ලැබේ. පහත දැක්වෙන්නේ උදාහරණයකි:



වායු කලාප හා ද්‍රව කලාප සමතුලිතතා යන දෙක ම පොදුවේ සමජාතීය සමතුලිතතා යනුවෙන් හැඳින්වේ.

✦ විෂමජාතීය සමතුලිතතාව


රසායනික සමතුලිතතාවක ප්‍රතික්‍රියක හා එල ප්‍රභේද වෙන් වෙන් කලාපවල පවතී නම් විචල්‍යතක් විෂමජාතීය සමතුලිතතාවක් සේ හඳුන්වනු ලැබේ.



මේවායේ, ප්‍රතික්‍රියාව සංවෘත බඳුනක් තුළ සිදු කරන ලද්දේ නම් සමතුලිතතා අවස්ථාව ස්ථාපිත වේ.

**ප්‍රතික්‍රියා ප්‍රමාණය**


$K$  ( $K_c$  හෝ වායු කලාප ප්‍රතික්‍රියාවලට අදාළ  $K_p$ ) 1ට වඩා බෙහෙවින් වැඩි නම් (එනම්,  $K \gg 1$ ), සමතුලිතතාව දකුණට බර වන අතර එල සෑදීමට හිතකර වේ. එනම්, එල සාන්ද්‍රණය, ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයට වඩා ඉහළ වේ. මීට විලෝම ලෙස, සමතුලිතතා නියතය 1ට වඩා බොහෝ සෙයින් අඩු නම් ( $K \ll 1$ ) සමතුලිතතාව වමට නැඹුරු වන අතර, ප්‍රතික්‍රියක සෑදීමට හිතකර වේ. එනම්, ප්‍රතික්‍රියක සාන්ද්‍රණය, එල සාන්ද්‍රණයට වඩා වැඩි වෙයි. බොහෝ ප්‍රතික්‍රියාවල සමතුලිතතා නියතය 1000 හා 0.001 අතර වේ. ( $10^3 \geq K \geq 10^{-3}$ ) මෙයින් පෙනී යන්නේ එය ඉතා විශාල හෝ ඉතා කුඩා හෝ නොවන බවයි. සමතුලිතතාවේ දී මේ පද්ධති ප්‍රතික්‍රියකවල හා එලවල සැලකිය යුතු ප්‍රමාණයක් තබා ගැනීමට නැඹුරු වන අතර, මෙයින් පෙනී යන්නේ ප්‍රතික්‍රියකවලින් එල හෝ එලවලින් ප්‍රතික්‍රියක හෝ සෑදීමට දැඩි නැඹුරුවක් මේවායේ නැති බවයි.



**2.4 රූපය :  $K$  සමතුලිතතා නියමයෙහි විශාලත්වයට අනුකූලව ප්‍රතික්‍රියාවක ප්‍රමාණය හා සමතුලිතතා ලක්ෂ්‍යය නිරූපණය**

2.4 රූපයෙන්, ප්‍රතික්‍රියක  $\rightleftharpoons$  එල ලෙස ලියනු ලබන පොදු ප්‍රතික්‍රියාවක සමතුලිතතාවේ දී ප්‍රතික්‍රියකවල හා එලවල සාපේක්ෂ සාන්ද්‍රණ හා  $K$  හි විශාලත්වය අතර සම්බන්ධතා සාරාංශ කර ඉදිරිපත් කෙරේ.  $k_f \gg k_r$ , වන කල්හි ප්‍රතික්‍රියාවක වාලකය හා එලවල හා ප්‍රතික්‍රියකවල සමතුලිතතා සාන්ද්‍රණ අතර සෘජු සම්බන්ධතාවක් පවතින බැවින්  $K$  ඉහළ අගයක් ගන්නා අතර සමතුලිතතාවේ දී එලවල සාන්ද්‍රණය ප්‍රමුඛ වන්නේ ය. මෙය අවශ්‍යයෙන් ම අනුරූප වන්නේ අප්‍රතිවර්තය ප්‍රතික්‍රියාවකට ය. විලෝම ලෙස  $k_f \ll k_r$ , වන විට  $K$  සංඛ්‍යාත්මකව ඉතා කුඩා වන අතර ප්‍රතික්‍රියාවෙන් එල නොසෑදෙන තරම් ය.  $k_f \approx k_r$  වන්නා වූ පද්ධතිවල සමතුලිතතාවේ දී ප්‍රතික්‍රියක හා එල සැලකිය යුතු සාන්ද්‍රණයකින් පවතී. එනම්,


- $K_c > 10^3$  වේ නම් ප්‍රතික්‍රියකවලට වඩා එල ප්‍රමුඛ වේ.  $K_c$  ඉතා විශාල නම් ප්‍රතික්‍රියාව බොහෝ දුරට ම සම්පූර්ණත්වය කරා ගමන් කරයි.
- $K_c > 10^3$  වේ නම් එලවලට වඩා ප්‍රතික්‍රියක ප්‍රමුඛ වේ. එය ඉතා කුඩා නම් ප්‍රතික්‍රියාව සිදු නොවන තරම් ය.
- $10^3 \geq K_c \geq 10^{-3}$  නම් ප්‍රතික්‍රියකවල හා එලවල සැලකිය යුතු තරමේ සාන්ද්‍රණයක් පවතී.



2.5 රූපය : දෙන ලද උෂ්ණත්වයක් හා පීඩනයක් යටතේ සමතුලිතතාවේ දී අවම ගිබ්ස් ශ්‍රිතය වෙත යොමු වන ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවක නිරූපණය. ප්‍රතික්‍රියාවේ ප්‍රගතියක් සමඟ ගිබ්ස් ශ්‍රිතයේ බැවුම් වෙනස් වේ. සමතුලිතතා ලක්ෂ්‍යය ඉහත බැවුම්ට අනුරූප ය.

සමතුලිතතා අවස්ථාව අවබෝධ කර ගැනීම පිණිස යොදා ගන්නා ලද 2.4 රූපය ආශ්‍රිත සරල විස්තරයට අමතරව, මේ සමතුලිතතා සංකල්පය ප්‍රතික්‍රියාවක ස්වයංසිද්ධතාව පැහැදිලි කිරීම සඳහා 05 ඒකකයේ විස්තර කෙරෙන තාප රසායනය පිළිබඳ දැනුම අසුරෙන් තව දුරටත් තේරුම් ගත හැකි ය. 2.5 රූපයේ (a) වක්‍රය, සමතුලිතතා ලක්ෂ්‍යය ඵල වෙතට සමීප වූ හා ගිබ්ස් ශක්ති වෙනස  $(\Delta G)_{T,P} < 0$  වූ ප්‍රතික්‍රියාවක් සම්පූර්ණත්වය කරා යන බව පෙන්වයි. (b) වක්‍රයෙන් දැක්වෙන්නේ ප්‍රතික්‍රියක හා ඵලවල සැලකිය යුතු ප්‍රමාණ අඩංගු වන්නා වූ  $(\Delta G)_{T,P} = 0$  වන සමතුලිත අවස්ථාවකි. (c) වක්‍රයෙන් දැක්වෙන්නේ  $(\Delta G)_{T,P} > 0$  වූ ස්වයංසිද්ධ නොවන ප්‍රතික්‍රියාවක් වන අතර, මෙහි සමතුලිතතා ලක්ෂ්‍යය ප්‍රතික්‍රියක වෙතට බර වේ.

2.5 රූපය යටතේ ඇති විස්තරය, පහත 2.6 රූපයේ වක්‍ර තුනෙන් වැඩි දුරටත් විස්තර කළ හැකි ය. ඉන් ස්වයංසිද්ධ රසායනික ප්‍රතික්‍රියාවක, සම්පූර්ණත්වය කරා යන ප්‍රතික්‍රියාවක හා ඵල කරා කිසිසේත් නොයන ප්‍රතික්‍රියාවක ගිබ්ස් යෝජ්‍ය ශක්ති වෙනස වඩාත් හොඳින් පැහැදිලි කෙරේ.



- 2.6 රූපය : (a) ස්වයංසිද්ධ නැඹුරුවකින් යුත් ප්‍රතික්‍රියාවක ගිබ්ස් යෝජ්‍ය ශක්තියේ විචලනය. (b) සමතුලිතතා ලක්ෂ්‍යය ඵලවලට තදාසන්නවූ හා සම්පූර්ණත්වය කරා යන ප්‍රතික්‍රියාවක් ( $K > 1$ ). (c) සම්පූර්ණත්වය කරා නොයන හෙවත් ඵල සෑදීමට නැඹුරුවක් නොදක්වන හා සමතුලිතතා ලක්ෂ්‍යය ප්‍රතික්‍රියකවලට තදාසන්න වූ ප්‍රතික්‍රියාවක් ( $K \ll 1$ ).

2.6 රූපයෙන් අපට පහත දැක්වෙන කරුණු පැහැදිලි වේ. සමතුලිතතා ලක්ෂ්‍යය හෙවත් ප්‍රතික්‍රියාවක් ඵලවලට හෝ ප්‍රතික්‍රියකවලට කොතරම් සමීප වන්නේ ද යන බව අර්ථ දැක්වෙන්නේ  $\Delta G_T^0$  හි සලකුණින් හා විශාලත්වයෙනි.


- $\Delta G_T^0 < 0$  : ඵලවලට හිතකර ව සිදු වේ.
- $\Delta G_T^0 \approx 0$  : ඵලවලට හෝ ප්‍රතික්‍රියකවලට හෝ හිතකර නොවේ. පද්ධතිය සමතුලිතතාවේ පවතී.
- $\Delta G_T^0 > 0$  : ප්‍රතික්‍රියකවලට හිතකර වේ.

**ප්‍රතික්‍රියාවක දිශාව පෙරැයිම හා සමතුලිතතා නියතය පදනම් වූ ගණනය කිරීම්**

දෙන ලද ප්‍රතික්‍රියාවක සමතුලිතතා නියතය දන්නා සමතුලිතතා සාන්ද්‍රණවලින් ගණනය කළ හැකි බව අපි දැඩුවමු. උෂ්ණත්වය නොවෙනස්ව පවතී නම් පමණක්, සමතුලිතතා නියතය හා ආරම්භක සාන්ද්‍රණ දුන් විට ද්‍රව්‍ය එකක හෝ වැඩි ගණනක සමතුලිතතා සාන්ද්‍රණ අපට ගණනය කළ හැකි ය. පොදුවේ සමතුලිතතා නියතයේ විශාලත්වය, සමතුලිතතාව කරා චලණය පිණිස ප්‍රතික්‍රියා මිශ්‍රණයක් ගමන් කරන දිශාව පුරෝකථනය කිරීමටත්, සමතුලිතතාව කරා ළඟා වූ පසු ප්‍රතික්‍රියාවල හා ඵලවල සාන්ද්‍රණ ගණනය කිරීමටත් අපට උපකාරී වේ. මේ කොටසේ දී සමතුලිතතා නියතයේ මෙකී ප්‍රයෝජන ගවේෂණය කෙරේ.

✦ **ප්‍රතික්‍රියාවක දිශාව පෙරැයිම**

ඕනෑම අවස්ථාවක දී දෙන ලද ප්‍රතික්‍රියාවක් සිදු වන්නා වූ දිශාව පෙරැයිමට සමතුලිතතා නියතය අපට උපකාරී වේ. මේ කාර්යය සඳහා අපි සමතුලිතතා නියත ප්‍රකාශනයේ ආරම්භක සාන්ද්‍රණ ආදේශ කරමින් ප්‍රතික්‍රියාවේ නෙවත්  $Q$  ප්‍රතික්‍රියා ලබ්ධිය නම් වූ රාශියක් ගණනය කරමු.  $Q$  සාධකය (මවුලික සාන්ද්‍රණවල දී  $Q_c$  හා ආංශික පීඩනවලදී  $Q_p$ ) අර්ථ දැක්වෙනුයේ  $K_c$  සමතුලිතතා නියතය අර්ථ දැක්වෙනු ලබන ආකාරයට ම ය. වෙනසකට ඇත්තේ  $Q_c$  හි සාන්ද්‍රණ අවශ්‍යයෙන් ම සමතුලිතතා අගයක් නොවීම ය.




යන සාධාරණ ප්‍රතික්‍රියාවේ,

$$Q_c = \frac{[C]_t^c [D]_t^d}{[A]_t^a [B]_t^b}$$

මෙහි  $t$  යන යටකුරෙන් අදහස් කෙරෙන්නේ සාන්ද්‍රණ  $t$  නම් වූ අනිමත කාලයක දී මනින ලබන බවත් එය අවශ්‍යයෙන්ම සමතුලිත අවස්ථාව නොවන බවත් ය.  $Q$  යන ප්‍රතික්‍රියා ලබ්ධිය ප්‍රයෝජනවත් වන්නේ  $Q_c$  හා  $K_c$  අගයන් සංසන්දනය කිරීමෙන් ප්‍රතික්‍රියාවේ දිශාව පෙරැයිම හැකි බැවිනි.  $Q_c$ ,  $K_c$  වඩා අඩු නම් ( $Q_c < K_c$ ) ප්‍රතික්‍රියක, ඵල බවට පරිවර්තනය කිරීමෙන් සමතුලිතතා කරා වන ගමන වැඩි කෙරේ. (එනම්, ශුද්ධ ප්‍රතික්‍රියාව වමෙන් දකුණට ගමන් කරයි.)  $Q_c$ ,  $K_c$  ට වඩා වැඩි නම් ( $Q_c > K_c$ ) ඵල, ප්‍රතික්‍රියක බවට පරිවර්තනය වීමෙන් සමතුලිතතාව කරා වන ගමන අඩු කෙරේ. (එනම් ශුද්ධ ප්‍රතික්‍රියාව දකුණෙන් වමට ගමන් කරයි)  $Q_c$ ,  $K_c$  ට සමාන නම්  $Q_c = K_c$ , මිශ්‍රණය සමතුලිතතාවේ පවතින අතර ශුද්ධ ප්‍රතික්‍රියාවක් සිදු නොවේ. එහෙයින් ප්‍රතික්‍රියාවේ දිශාව සම්බන්ධ ව අපට පහත දැක්වෙන සාමාන්‍යකරණ ගොඩනැගිය හැකි ය.

- $Q_c > K_c$  : ඵලවල ආරම්භක සාන්ද්‍රණවලට ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ දක්වන අනුපාතය පමණට වඩා වැඩි ය. සමතුලිතතාව කරා චලණය වීමට නම් ඵල, ප්‍රතික්‍රියක බවට පරිවර්තනය විය යුතුය. සමතුලිතතාව කරා ළඟා වීම පිණිස පද්ධතිය දකුණෙන් වමට (ඵල වැය කරමින් ද ප්‍රතික්‍රියක සාදමින් ද) ගමන් කරයි.
- $Q_c = K_c$  : ආරම්භක සාන්ද්‍රණ සමතුලිතතා සාන්ද්‍රණ වේ. පද්ධතිය සමතුලිතතාවෙහි වේ.
- $Q_c < K_c$  : ඵලවල ආරම්භක සාන්ද්‍රණවලට ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ දක්වන අනුපාතය පමණට වඩා අඩු ය. සමතුලිතතාව කරා චලණය වීමට නම් ප්‍රතික්‍රියක, ඵල බවට පරිවර්තනය විය යුතු ය. සමතුලිතතාව කරා ළඟා වීම පිණිස පද්ධතිය වමෙන් දකුණට (ඵල සාදමින් හා ප්‍රතික්‍රියක වැය කරමින්) ගමන් කරයි.

මේ කරුණු 2.7 සංකල්ප රූපයෙන් පැහැදිලි කළ හැකි ය.



2.7 රූපය : K හි හා Q හි විශාලත්වය පැහැදිලි කිරීමේ විවිධ ආකෘති (a) K වල හා Q වල විශාලත්වය සසඳයි. (b) Q වල සාපේක්ෂ විශාලත්වය අනුව ප්‍රතික්‍රියාවක දිශාව හොඳින් සමතුලිතතා ලක්ෂ්‍යය වෙතත් විමට නැඹුරු වන්නේ කෙසේ දැයි දක්වයි. (c) වෙන් වෙන් ලක්ෂ්‍යවල දී ප්‍රතික්‍රියා මිශ්‍රණයක සංයුතිය සංසන්දනය කරයි. මින්  $Q = K = 1.5$  වන විට, ප්‍රතික්‍රියා මිශ්‍රණයේ ප්‍රතික්‍රියක අණු හා ඵල අණු උච්ච සංඛ්‍යාවලින් යුක්තව සමතුලිතතාවට එළඹී ඇති බව පෙන්වුම් කෙරේ.

2.1 වගුව : යොදන ලද සංරෝධවලට සමතුලිතතා පද්ධතියක් දක්වන ප්‍රතිචාර

සංරෝධය	පද්ධතියේ ප්‍රතිචාරය	සමතුලිතතා නියතය කෙරෙහි බලපෑම
නියත උෂ්ණත්වයේ දී සාන්ද්‍රණය වැඩි කිරීම	එකතු කරන ලද ප්‍රතික්‍රියකය හෝ ඵලය අඩු වන පරිදි පද්ධතිය විතැන් වෙයි	වෙනස් නො වේ. අනුපාතය නියතව පවත්නා පරිදි සියලු ප්‍රතික්‍රියකවල හා ඵලවල සාන්ද්‍රණ වෙනස් වෙයි
නියත උෂ්ණත්වයේ දී සාන්ද්‍රණය අඩු කිරීම	ඉවත් කරන ලද ප්‍රතික්‍රියකය හෝ ඵලය වැඩි වන පරිදි පද්ධතිය විතැන් වෙයි	වෙනස් නො වේ. අනුපාතය නියතව පවත්නා පරිදි සියලු ප්‍රතික්‍රියකවල හා ඵලවල සාන්ද්‍රණ වෙනස් වෙයි
නියත උෂ්ණත්වයේ දී පරිමාව වැඩි කිරීම (පීඩනය අඩු කිරීම)	වායුමය ප්‍රභේද වැඩි පැත්තට පද්ධතිය විතැන් වෙයි (දෙපස වායුමය ප්‍රභේදවල අණු සංඛ්‍යා එක ම වන විට ප්‍රතික්‍රියාවේ තාපදායක/ තාපාවශෝෂක ස්වභාවය සැලකිල්ලට ගන්න)	වෙනස් නො වේ. අනුපාතය නියතව පවත්නා පරිදි සියලු ප්‍රතික්‍රියකවල හා ඵලවල සාන්ද්‍රණ වෙනස් වෙයි
නියත උෂ්ණත්වයේ දී පරිමාව අඩු කිරීම (පීඩනය වැඩි කිරීම)	වායුමය ප්‍රභේද අඩු පැත්තට පද්ධතිය විතැන් වෙයි (දෙපස වායුමය ප්‍රභේදවල අණු සංඛ්‍යා එක ම වන විට ප්‍රතික්‍රියාවේ තාපදායක/ තාපාවශෝෂක ස්වභාවය සැලකිල්ලට ගන්න)	වෙනස් නො වේ. අනුපාතය නියතව පවත්නා පරිදි සියලු ප්‍රතික්‍රියකවල හා ඵලවල සාන්ද්‍රණ වෙනස් වෙයි
උෂ්ණත්වය වැඩි කිරීම	එකතු කරන ලද තාපය වැය කෙරෙන තාපාවශෝෂක ප්‍රතික්‍රියාවට හිතකර වෙයි.	සමතුලිතතා ලක්ෂ්‍යය විතැන් වන බැවින් සමතුලිතතා නියතය වෙනස් වෙයි
උෂ්ණත්වය අඩු කිරීම	තාපය නිදහස් කරමින් තාපදායක ප්‍රතික්‍රියාවට හිතකර අයුරින් සකස් වෙයි	සමතුලිතතා ලක්ෂ්‍යය විතැන් වන බැවින් සමතුලිතතා නියතය වෙනස් වෙයි
උත්ප්‍රේරකයක් එක් කිරීම	උත්ප්‍රේරකය ඉදිරි හා ආපසු ප්‍රතික්‍රියාවල වේග එක ම ප්‍රමාණයෙන් වැඩි කරන බැවින් පද්ධතියේ වෙනසක් සිදු නොවේ. සිදු වන එක ම දෙය පද්ධතිය වඩාත් වේගයෙන් සමතුලිතතාවට එළඹීම ය	වෙනස් නො වේ
නිෂ්ක්‍රීය වායුවක් එකතු කිරීම	එය ප්‍රතික්‍රියාවට සහභාගි නොවන බැවින් පද්ධතියේ වෙනසක් සිදු නො වේ	වෙනස් නො වේ

## සමතුලිතතා ලක්ෂ්‍යය

- ❖ ප්‍රතික්‍රියාවක් සමතුලිතතාවට එළඹූ විට හෝ වෙනස්ව පවතින ප්‍රතික්‍රියක සහ එල සාන්ද්‍රණ වලින් සමතුලිතතා ලක්ෂ්‍ය යන්න අර්ථ දැක්විය හැකිය.  
එනම් සමතුලිතතාවට එළඹූ අතරින් විට සිදු වී ඇති ප්‍රතික්‍රියා ප්‍රමාණය සමතුලිතතා ලක්ෂ්‍ය නම් වේ. මෙය ප්‍රතික්‍රියාවෙන් ප්‍රතික්‍රියාවට වෙනස් වේ. සමතුලිතතා නියතය, සමතුලිතතා ස්ථානයෙහි මිනුමකි. සමතුලිතතා නියතය එකට වඩා වැඩි නම්, (සමතුලිතතාවයේදී වැඩි එල ප්‍රමාණයක් ලැබී ඇත්නම්) සමතුලිතතා ලක්ෂ්‍ය දකුණට ධරව පවතී යැයි කියනු ලැබේ.  
ප්‍රතික්‍රියාවලට සාපේක්ෂව අඩු එල ප්‍රමාණයක් ලැබී ඇත්නම් එම ලක්ෂ්‍ය වමට ධර ලෙසද දැක්වේ.


## ලෙවැට්ලියර් මූලධර්මය (1888)

- ❖ සමතුලිත තත්වයේ පවතින පද්ධතියක් තුළ කිසියම් වෙනසක් (සංරෝධනයක්) සිදු කළහොත් එහි ප්‍රතිඵලය ලෙස ඇතිවන ක්‍රියාවල මුල් වෙනස්කම් අහෝසි කරලන්නට නැඹුරු වෙමින් පද්ධතිය නව පිහිටීමක සමතුලිතතාවයට එළඹේ. (එනම් උෂ්ණත්වය, පීඩන, පරිමාව සාන්ද්‍රණ බලපෑම් ඉවත් කර ගනියි.)

## සමතුලිතතාව කෙරෙහි බලපාන සාධක පරීක්ෂණාත්මකව පෙන්වීම

- NO<sub>2</sub> නිපදවීම  
පිරිසිදු Cu ලෝහයට උණු සාන්ද්‍ර HNO<sub>3</sub> එකතු කළ විට NO<sub>2</sub> වායුව ලබා ගත හැකිය.

### I. උෂ්ණත්වයේ බලපෑම



- හල තුනකට NO<sub>2</sub> වායුව දුඹුරුපාට වර්ණයේ තීවාරතාව සමානවන තෙක් පුරවා සංවෘත කරන්න.  
සමතුලිතතාවයට එළඹීමට කාලයක් තබන්න.
- ඉන් එක් හලයක් පාලකය ලෙස තබා එකක් අයිස් භාජනයකද ගිල්වන්න.
- එවිට දුඹුරු වර්ණයේ තීවාරතාව අඩු වේ.

- අනෙක් හලය අණු ජල බඳුනක ගිල්වන්න. එවිට දුඹුරු වර්ණයේ තීව්‍යතාව වැඩිවේ.

- එනම් උෂ්ණත්වය වෙනස් කිරීම ඉහත සමතුලිතතාවය සඳහා බලපා ඇත.

**2. පීඩනයේ බලපෑම**



- පිරිසිදු NO<sub>2</sub> වායුව සමාන ප්‍රමාණ සිරින්පර දෙකක පුරවා සංවෘත කර සමතුලිතතාවයට එළඹීමට තබන්න.
- එක් සිරින්පරයක පිස්ටනය තදකර (සම්පීඩනය කර) නිරීක්ෂණය කරන්න.
- එවිට ක්ෂණිකව දුඹුරු වර්ණයේ තීව්‍යතාව වැඩි වුවද ටික වේලාවක් ගතවූ විට සමතුලිතතාවයට එළඹීම නිසා දුඹුරු පාට මුලින් තිබුණාටත් වඩා අඩු වේ.


- අනෙක් සිරිත්පරය පීඩනය අඩුකල විට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය සිදුවේ.

- එනම් පීඩනය වෙනස් කිරීම සමතුලිතතාව කෙරෙහි බලපා ඇත. (සම්පීඩනය කල විට ක්ෂණිකව දුමුරු වැඩිවන්නේ ඒකීය පරිමාවක ඇති අණු වැඩිවූ හිසාය.)

**3. සාන්ද්‍රණයේ බලපෑම**

$Fe^{3+} / CNS^-$  පද්ධතිය

තනුක  $FeCl_3$  ද්‍රාවණයක් ලා කහ වන අතර එයට  $NH_4CNS$  එකතු කල විට තද රතු වර්ණයක් ගෙන දෙයි. එහිදී පහත සංකීර්ණ සෑදේ.




- මෙම ද්‍රාවණයට ආසුත ජලය එකතු කර අලෝකය විනිවිද යනසේ සකසා ගන්න. එය කොටස් හයකට බෙදා එකක් පාලකය ලෙස තබා අනෙක් ඒවාට පහත පරීක්ෂණ සිදු කරන්න.

(1)  $NH_4Cl$  ඝනය ස්වල්පයක් එක් කරන්න. වෙනසක් සිදු නොවේ  $NH_4^+$  හෝ  $Cl^-$  සමතුලනයට බලපා නැත.

(2)  $FeCl_3$  එකතු කරදීදී රතුපාට තීව්‍රතාව වැඩිවේ.  
 $Fe^{3+} + CNS^- \rightleftharpoons [Fe(CNS)]^{2+}$


- මෙසේ රතු තීවාරතාව වැඩි වන්නේ අලුතින්  $[\text{Fe}(\text{CNS})]^{2+}$  ඇතුළු සංකීර්ණ සෑදීම නිසාය.
- එය සෑදීමට නම් මාධ්‍යයේ  $\text{CNS}^-$  ඉතිරිව ඇති බව පැහැදිලිය.
- එබැවින් සමතුලිත පද්ධතියක ප්‍රතික්‍රියක හා එල යන දෙවර්ගයම ඇති බව පැහැදිලි වේ.  
( $\text{Fe}^{3+}$  සාන්ද්‍රණය වැඩි කල විට එය අඩුකර ගන්නා ආකාරයට සමතුලිතය ඉදිරියට නැඹුරුවීම නිසා රතුපාට වැඩිවේ.)

(3)  $\text{NH}_4\text{CNS}$  එකතු කරන්න. රතුපාට තීවාරතාව වැඩිවේ.




- අලුතින්  $[\text{Fe}(\text{CNS})]^{2+}$  සෑදී ඇති අතරම පද්ධතියේ  $\text{Fe}^{3+}$  ඉතිරිව තිබූ බව පැහැදිලි වේ.

(4) යකඩ කුඩු වැඩිපුර යොදා කලතන්න. රතුපාට අඩුවෙමින් ද්‍රාවණය අවර්ණ වීම සිදුවේ.



- යොදන ලද යකඩ  $\text{Fe}^{2+}$  බවට ඔක්සිකරණය වේ.
- එවිට සමතුලිත පද්ධතියේ තිබූ  $\text{Fe}^{3+}$  අයන  $\text{Fe}^{2+}$  බවට ඔක්සිකරණය වේ.
- දැන් පද්ධතියේ  $\text{Fe}^{3+}$  අඩුවූ නිසා සමතුලිතය වමට නැඹුරු වේ. එවිට රතුපාට  $[\text{Fe}(\text{CNS})]^{2+}$  සංකීර්ණය අඩුවේ. දැන් රතුපාට වර්ණය අඩුවන අතර වැඩිපුර යකඩ කුඩු යෙදුවේ නම් පද්ධතියේ  $\text{Fe}^{3+}$  සම්පූර්ණයෙන්ම පාහේ ඉවත්වීම නිසා අවර්ණ වේ.

(5) වැඩිපුර  $\text{NaOH}$  එකතු කරන්න.



- ද්‍රාවණයේ රතුපාට වර්ණය අඩුවන අතර එයට හේතුව  $\text{Fe}^{3+}$  පද්ධතියෙන් ඉවත්වීම නිසා සමතුලිතය වමට නැඹුරු වෙමින්  $[\text{Fe}(\text{CNS})]^{2+}$  සංකීර්ණය බිඳ වැටීමයි.
- $\text{Fe}^{3+}$  අයන හා  $\text{OH}^-$  එකතු වී  $\text{Fe}(\text{OH})_3$  නව දැඹුරුපාට අවක්ෂේපය සාදයි. වැඩිපුර  $\text{NaOH}$  යෙදුවේ නම්  $\text{Fe}^{3+}$  සියල්ලම පාහේ අවක්ෂේප වන බැවින් ද්‍රාවණය අවර්ණ වේ.
- පද්ධතියේ පවතින  $\text{NH}_4^+$  සමඟ  $\text{OH}^-$  ක්‍රියාකර  $\text{NH}_3$  හිදුනස් කරයි.

## රසායනික සමතුලිතතාව ගැටළු

01.  $AB_{(g)} + AB_{2(g)} \rightleftharpoons A_2B_{3(g)}$  යන සමතුලිතතාවය සලකන්න. AB සහ  $AB_2$  සමාන මවුල ප්‍රමාණ වලින් ගෙන සංවෘත භාජනයක් තුළ තබා කිසියම් උෂ්ණත්වයකදී සමතුලිතතාවය ඇති වන්නට ඉඩ හරින ලදී. එම සමතුලිත අවස්ථාවේදී ආරම්භ AB ප්‍රමාණයෙන් 25% ප්‍රතික්‍රියා නොකර ඉතිරිව තිබෙන අතර, භාජනය තුළ සමස්ථ පීඩනය 5atm වේ. මෙම උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවේ  $K_p$  ගණනය කරන්න.
02.  $900^\circ\text{C}$  දී  $CS_{2(g)} + 4H_{2(g)} \rightleftharpoons CH_{4(g)} + 2H_2S_{(g)}$  යන ප්‍රතික්‍රියාවේ  $K_c = 27.8$  වේ. මෙම උෂ්ණත්වයේදීම  $\frac{1}{2} CS_{2(g)} + 2H_{2(g)} \rightleftharpoons \frac{1}{2} CH_{4(g)} + H_2S_{(g)}$  යන ප්‍රතික්‍රියාවේ  $K_c$  අගය අපෝහනය කරන්න.
03.  $20^\circ\text{C}$  දී ( $293\text{K}$  දී) සංවෘත බඳුනක එතනෝල් ( $C_2H_5OH$ ); 4.6 g ක් සහ එතනොයික් අම්ලය ( $CH_3COOH$ ) 12.0 g ක්  $1\text{mol dm}^{-3}$  HCl  $20\text{ cm}^3$  ක්ද සමග මිශ්‍රකර සමතුලිත වීමට ඉඩ හරින ලදී. මේ සඳහා පද්ධතිය සතියක පමණ කාලයක් තිබෙන්නට හැර  $1.0\text{ mol dm}^{-3}$  NaOH සමග අනුමාපනය කරන ලදී. එවිට භෂ්මයෙන්  $137.0\text{ cm}^3$  ක් වැය වූහි නම් ප්‍රතික්‍රියාව සඳහා සමතුලිත නියතය සොයන්න. ( $H=1, C=12, O=16$ )
04. වාතය ඉවත්කරන ලද ලීටර ප්ලාස්ටික් තුළ NOBr 8.80g ක්  $27^\circ\text{C}$  දී සංවෘත කරන ලදී. NOBr විඝටන වීමෙන් NO හා  $Br_2$  සෑදේ. සමතුලිත අවස්ථාවේ බඳුනේ පීඩනය වා.ගෝ. 2.46 වේ. බඳුනේ ඇති සියළුම ද්‍රව්‍ය වායු අවස්ථාවේ පවතින යයි උපකල්පනය කර,
- (i) සමතුලිත අවස්ථාවේ එක් එක් වායුවේ මවුල ප්‍රමාණය ගණනය කරන්න.
  - (ii) NOBr හි විඝටන ප්‍රතිශතය කොපමණ ද?
  - (iii)  $27^\circ\text{C}$  දී එක් එක් වායුව ඇති කරන ආංශික පීඩනය නිර්ණය කරන්න.
  - (iv)  $27^\circ\text{C}$  දී පද්ධතියේ  $K_p$  වටිනාකම ගණනය කරන්න.
  - (v) පද්ධතියේ පරිමාව දෙගුණයක් වනතෙක් ප්‍රසාරණය වීමට ඉඩහැරීමේදී පහත ගුණවලට කුමන වෙනසක් සිදුවේ යැයි පැහැදිලි කරන්න.
    - a.  $K_p$  වටිනාකම
    - b. විඝටන ප්‍රතිශතය
    - c. පද්ධතියේ සම්පූර්ණ මවුල ප්‍රමාණය
05.  $427^\circ\text{C}$  දී HCl හා  $O_2$  මවුල 4:1 අනුපාතයකින් බඳුනක සංවෘත කරන ලදී. සමතුලිත අවස්ථාවට එළඹීමෙන් පසු බඳුනේ ඇති  $Cl_2$  වල සාන්ද්‍රණය  $0.5\text{ mol dm}^{-3}$  වන අතර එහි පරිමාව ප්‍රතිශතය සියයට 20 ක් නම්,
- $$4HCl_{(g)} + O_2 \rightleftharpoons 2H_2O_{(g)} + 2Cl_{2(g)} ; \quad H = -2231\text{ KJ}$$
- (i) සමතුලිත සාන්ද්‍රණය කොපමණ ද?
  - (ii)  $K_c$  වටිනාකම ගණනය කර එමගින්  $K_p$  ගණනය කරන්න.
  - (iii) බඳුනේ පරිමාව ලීටර් 5 ක් නම් පද්ධතියේ සම්පූර්ණ පීඩනය කොපමණ ද?
  - (iv)  $600^\circ\text{C}$  පද්ධතියේ  $Cl_2$  ප්‍රතිශතය කුමන ආකාර වේදැයි අදහස් දක්වන්න.

06. ඉහල පීඩන හා  $450^{\circ}\text{C}$  ට ඉහල උෂ්ණත්ව වලදී, හුමාලය, කාබන් සමග පහත දැක්වෙන ආකාරයට ප්‍රතික්‍රියා කරයි.





පරිමාව  $12.471\text{dm}^3$  වන සංවෘත, දෘඪ බඳුනක් තුල,  $127^{\circ}\text{C}$  හි පවතින  $\text{CO}_{(g)}$  හා  $\text{H}_2\text{O}_{(g)}$  සම මවුලීය මිශ්‍රණයක පීඩනය  $1.2 \times 10^5 \text{ Pa}$  විය.

විද්‍යුත් තාපන ක්‍රමයක් මගින් පද්ධතියේ උෂ්ණත්වය  $727^{\circ}\text{C}$  දක්වා ඉහල නංවන ලදී.

- (i) ආරම්භක  $\text{CO}_{(g)}$  හා  $\text{H}_2\text{O}_{(g)}$  mol ගණන ගණනය කරන්න.
- (ii)  $727^{\circ}\text{C}$  හිදී බඳුන තුල මුළු පීඩනය කොපමණද?  
 ඉන්පසු මෙම  $727^{\circ}\text{C}$  හි පවතින පද්ධතියට, ඝනත්වය  $1.5\text{gcm}^{-3}$  වන C කුඩු  $6.2355\text{kg}$  එකතු කරන ලදී. ඉන්පසු පද්ධතිය සමතුලිතතාවයට පත් වීමට ඉඩ හරින ලදී. සමතුලිත අවස්ථාවේදී,  $\text{H}_2\text{O}_{(g)}$  හි ආංශික පීඩනය,  $\text{CO}_{(g)}$  හි ආංශික පීඩනය මෙන් හරි අඩක් වන බව සොයා ගන්නා ලදී.
- (iii) C කුඩු එකතු කල විගස, පද්ධතිය තුල ආරම්භක පීඩනය.
- (iv) සමතුලිත වූ පසු, පද්ධතියේ  $\text{H}_2_{(g)}$  හි ආංශික පීඩනය.
- (v)  $727^{\circ}\text{C}$  දී සමතුලිතය සඳහා  $K_p$  හා  $K_c$  අගය ගණනය කරන්න.
- (vi) මෙහිදී ඔබ භාවිත කරන වැදගත් උපකල්පන 2 ක් සඳහන් කරන්න.
- (vii) තවත්  $1.5\text{gcm}^{-3}$  ඝනත්වයෙන් යුත්  $\text{C}_{(s)}$   $1\text{kg}$  ක් එකතු කලවිට ණය අගයට කුමක් සිදුවේද? ගුණාත්මකව පහදන්න.

07. සංවෘත බඳුනකට  $\text{AB}_{(g)}$  හා  $\text{AD}_{(g)}$  වායු ඇතුලත් කර පහත පරිදි සමතුලිත වීමට ඉඩ හරී.




$127^{\circ}\text{C}$  දී පරිමාව  $4.157\text{dm}^3$  වන දෘඪ බඳුනක් තුල සමතුලිතතාවයේදී, A හි  $21\text{g}$  පවතින බව සොයා ගන්න

ලදී.  $127^{\circ}\text{C}$  දී, පද්ධතිය තුල,  $K_{p_1} = 3K_{p_2}$  වේ. සමතුලිත පද්ධතිය තුල

$$P_{AB} = P_{AD} = 1 \times 10^5 \text{ Pa} \quad (A = 42\text{gmol}^{-1})$$

- (i)  $K_{p_1}$  සහ  $K_{p_2}$  සඳහා ප්‍රකාශන ලියන්න.
- (ii)  $K_{p_1}$  හා  $K_{p_2}$  ගණනය කරන්න.
- (iii) ආරම්භයේ බඳුනට එක්කල  $\text{AB}_{(g)}$  හා  $\text{AD}_{(g)}$  අතර මවුල අනුපාතය සොයන්න.
- (iv) සමතුලිතතාවයට පත්වීමට පෙර සිට (ආරම්භයේ සිට) සමතුලිතය ඇති වී යාමේ කාල සීමාවක් ඇතුලත  $P_{AB}$ ,  $P_{AD}$ ,  $P_A$ ,  $P_B$  හා  $P_D$  අගයන් විචලනය වීම ප්‍රස්ථාරගත කරන්න.


08. (a) P නම් සංවෘත දෘඪ බඳුනක් තුල  $27^{\circ}\text{C}$  හා  $6 \times 10^4 \text{ Pa}$  පීඩනයේ පවතින X වායුව  $1.8\text{g}$  පවතියි. මෙම උෂ්ණත්වයේදී වායුවේ වර්ග මධ්‍යන්‍ය වේගය  $4.157 \times 10^5 \text{ m}^2\text{s}^{-2}$  වේ.  $100^{\circ}\text{C}$  ම වඩා ඉහල උෂ්ණත්ව වලදී, X පහත පරිදි විඝටනය වී සමතුලිතතාවයට පත්වේ.



$127^{\circ}\text{C}$  උෂ්ණත්වයේදී පද්ධතිය තුල අවසාන පීඩනය  $1.12 \times 10^5 \text{ Pa}$  විය


- (i) X හි මවුලික ස්කන්ධය සොයන්න.
- (ii) X හි මවුලික විඝටන ප්‍රමාණය කොපමණද?
- (iii) සමතුලිත X, Y, Z හි ආංශික පීඩන සොයන්න.
- (iv) සමතුලිතය සඳහා  $127^{\circ}\text{C}$  දී  $K_p$  අගය සොයන්න.

- (b) මෙම සමතුලිත මිශ්‍රණයට Q නම් ඝන වකු කල වීට 127<sup>0</sup>C දී විය පහත පරිදි X සමඟ ක්‍රියා කර A නම් වායුවක් සාදයි.



127<sup>0</sup>C හි පවතින පද්ධතියට Q<sub>(s)</sub> වකු කර පද්ධතිය සමතුලිත වීමට ඉඩ සලස්වන ලදී. සමතුලිතතාවයට පත්වූ වීට P<sub>A</sub> = 6.28 × 10<sup>4</sup> Pa . වීට පද්ධති තුල මුළු පීඩනය 9.6 × 10<sup>4</sup> Pa වේ. සමතුලිත පද්ධතිය තුල එක් එක් වායුන්ගේ ආංශික පීඩන සොයන්න.


09. පහත සඳහන් ප්‍රතික්‍රියාව සලකන්න.



X වායුව පරිමාව වීචලය කල හැකි බඳුනකට දමා 127<sup>0</sup>C උෂ්ණත්වයට රත් කළ වීට ඉහත සමතුලිතයට ළඟා වුණි. සමතුලිත සාන්ද්‍රණ, [X<sub>(g)</sub>] = 0.2 moldm<sup>-3</sup> , [Y<sub>(g)</sub>] = [Z<sub>(g)</sub>] = 0.4 moldm<sup>-3</sup>

- (i) 127<sup>0</sup>C ඉහත සමතුලිතය සඳහා K<sub>c</sub> ගණනය කරන්න.
- (ii) පද්ධතියේ උෂ්ණත්වය 127<sup>0</sup>C ම පවත්වා ගනිමින් බඳුන තුළ පීඩනයෙන් භාගයක් බවට පත් කරන ලදී. මෙවිට ඉහත ප්‍රතික්‍රියාව සඳහා Q<sub>c</sub> =  $\frac{[Y_{(g)}][Z_{(g)}]}{[X_{(g)}]}$  යන ප්‍රකාශණයට අදාල (Q<sub>c</sub>) අගය ගණනය කරන්න.
- (iii) ඉහත (ii) හි ගණනය කළ Q<sub>c</sub> ඇසුරින් සිදුවනුයේ ඉදිරි ප්‍රතික්‍රියාවද , පසු ප්‍රතික්‍රියාවද යන්න ප්‍රරෝකතනය කරන්න.
- (iv) මෙවිට සමතුලිත සාන්ද්‍රණ ගණනය කරන්න.
- (v) ඉහත (i) හි සඳහන් පද්ධතිය වීම උෂ්ණත්වයේම තබා ගනිමින් පීඩනය ආරම්භක පීඩනයෙන් දෙගුණයක් කළහොත් වීම අවස්ථාව සඳහා Q<sub>c</sub> ගණනය කරන්න. ප්‍රතික්‍රියාවේ දිශානතිය ගැන අදහස් ප්‍රකාශ කරන්න.

10. (i) පරිමාව 8.314 dm<sup>3</sup> වන දෘඩ බඳුනක 127<sup>0</sup>C දී 2.0 mol අඩංගුව ඇත. පසුව බඳුන තුල පහත සමතුලිතතාවය ඇතිවීමට ඉඩ හරින ලදී.



සමතුලිතතාවයට පත්වූ පසු X<sub>2</sub>Y<sub>(g)</sub> හි 0.2 mol ප්‍රතික්‍රියා කර ඇතිබව සොයාගන්නා ලදී. ඉහත සමතුලිතතාවය සඳහා 127<sup>0</sup>C දී K<sub>p</sub> ගණනය කරන්න.

(ii) ඉහත බඳුනකට ඝනත්වය 1.9 gcm<sup>-3</sup> වන වාෂ්පශීලී Z<sub>2</sub> නම් ද්‍රව්‍යයෙන් 1 mol ඇතුළු කළ පසු පහත ලෙස ප්‍රතික්‍රියාවක් සිදුවී සමතුලිතතාවයට පත්වේ. Z<sub>2</sub> හි සංතෘප්ත වාෂ්ප පීඩනය 2 × 10<sup>2</sup> Pa වේ. සමතුලිත අවස්ථාවේදී බඳුන තුල YZ<sub>(g)</sub> හා Y<sub>2</sub> හි 0.2mol බැගින් අඩංගුව ඇත.



- I. ඉහත දෙවන ප්‍රතික්‍රියාව සඳහා K<sub>p</sub> ගණනය කරන්න.
- II. ඉහත දෙවන සමතුලිතය ඇතිවන තුරු වීම ප්‍රතික්‍රියාවට අදාල මවුල සංඛ්‍යා විචලනය වන ආකාරය කාලයට විදිරිව ප්‍රස්තාරගත කරන්න.
- III. ඉහත පළමු ප්‍රතික්‍රියාව සඳහා ප්‍රතික්‍රියා ලබ්දිය Q සඳහා ප්‍රකාශණයක් ලියා දක්වන්න. Z<sub>2</sub> වකු කිරීමට මොහොතකට පෙර පද්ධතියේ Q හා K<sub>c</sub> අතර සම්බන්ධතාවය ලියා දක්වන්න.


11. පරිමාව  $8.314 \text{ dm}^3$  වන බඳුනක් තුළ  $\text{SO}_{2(g)}$   $0.6 \text{ mol}$  ද,  $\text{O}_{2(g)}$   $0.3 \text{ mol}$  ද,  $\text{He}_{(g)}$   $0.4 \text{ mol}$  ද ඇත. පද්ධතිය උෂ්ණත්වය  $227^\circ\text{C}$  දී දැක්වූ ඉහල නැංවූ විට පහත සමතුලිතාව ඇති වුණි .



සමතුලිත අවස්ථාවේ දී පීඩනය  $5.5 \times 10^5 \text{ Nm}^{-2}$  වේ.

- (i) අසමතුලිත අවස්ථාවේදී පද්ධතියේ  $\text{SO}_{3(g)}$  ප්‍රමාණය ගණනය කරන්න.
- (ii)  $\text{SO}_{2(g)}$ ,  $\text{O}_{2(g)}$ ,  $\text{SO}_{3(g)}$  හා  $\text{He}_{(g)}$  යන මේවායේ ආංශික පීඩන ගණනය කරන්න.
- (iii) ඉහත සමතුලිතය සඳහා පීඩන සමතුලිතතා නියතය ( $K_p$ ) ගණනය කරන්න.
- (iv) ඉහත සමතුලිතය පද්ධතිය  $\text{He}_{(g)}$  වායුව නොමැතිව පිළියෙල කළේ නම්,
  - (I)  $227^\circ\text{C}$  දී සමතුලිතතා නියතය  $K_c$  ගණනය කරන්න.
  - (II) පහත සඳහන් ඒවා ගණනය කරන්න.
    - (A)  $\text{SO}_{2(g)}$ ,  $\text{O}_{2(g)}$  හා  $\text{SO}_{3(g)}$  යන මේවායේ ආංශික පීඩනය
    - (B) පද්ධතියේ මුළු පීඩනය

12.  $300\text{K}$  හි පවතින A හා B දෘඩ බඳුන් දෙකක් එකිනෙක සම්බන්ධ කර T කරාමයකින් වසා වෙන්කර ඇත.  $4.157 \text{ dm}^3$  වන A බඳුනෙහි  $\text{N}_{2(g)}$  අන්තර්ගත වන අතර එහි පීඩනය  $1.2 \times 10^6 \text{ Nm}^{-2}$  වේ.  $8.314 \text{ dm}^3$  වන B බඳුන තුළ පීඩනය  $9.0 \times 10^5 \text{ Nm}^{-2}$  වේ. පසුව T කරාමය විවෘත කල විට වායුව හොඳින් මිශ්‍ර විය. පසුව මුළු පද්ධතියෙහිම උෂ්ණත්වය  $700\text{K}$  දැක්වූ ඉහල නංවන ලදී. එවිට පද්ධතිය තුළ පීඩනය  $1.33 \times 10^6 \text{ Nm}^{-2}$  වූ අතර පහත සමතුලිත පද්ධතිය ඇසුරෙහි.



- (i) ආරම්භයේදී A බඳුන තුළ තිබූ  $\text{N}_{2(g)}$  ප්‍රමාණය කොපමණද?
- (ii) ආරම්භයේ දී B බඳුන තුළ තිබූ  $\text{H}_{2(g)}$  ප්‍රමාණය කොපමණද?
- (iii)  $700\text{K}$  දැක්වූ ඉහල නංවා පද්ධතිය සමතුලිතව වූ පසු අඩංගු මුළු වායු ප්‍රමාණය ගණනය කරන්න.
- (iv) සමතුලිතය සඳහා  $K_p$  අගය ගණනය කරන්න.

13.  $\text{XY}_{(g)}$  නම් වායුවෙන්  $1.0 \text{ mol}$  ක් පරිමාව  $V \text{ m}^3$  වන භාජනයක් තුළ අඩංගුවන අතර, එම භාජනයේ උෂ්ණත්වය  $1200\text{K}$  දැක්වූ ඉහල නැංවූ විට  $\text{XY}_{(g)}$ ,  $\text{X}_{(g)}$  හා  $\text{Y}_{(g)}$  බවට පහත දී ඇති සමතුලිත ප්‍රතික්‍රියාවට අනුව විඝටනය වේ.



මෙම සමතුලිතතාවය සඳහා සමතුලිතතා නියතය  $K_c$  වේ. ඉහත පළමු සමතුලිතතාවයට එළඹී පසු, පරිමාව  $2V \text{ m}^3$  වන වෙනත් භාජනයක් එම පද්ධතියට සම්බන්ධ කර උෂ්ණත්වය නියතව පවත්වා ගන්නා ලදී. එවිට නැවත පද්ධතිය සමතුලිතතාවයට (දෙවන සමතුලිතතාවයට) පත් වීමට ඉඩ හරින ලදී. එවිට පද්ධතියේ මුළු පීඩනය  $\frac{4.9884 \times 10^3}{V} \text{ Pa}$  වූ අතර සෑදුණු  $\text{X}_{(g)}$  ප්‍රමාණය  $a \text{ mol}$  විය.

- (i) දෙවන සමතුලිත අවස්ථාව සඳහා  $V$  හා  $a$  ඇසුරින් සමතුලිතතා හා නියතය  $K_c$  සඳහා ප්‍රකාශනයක් ලබාගන්න.

- (ii) a හි අගය ගණනය කරන්න.
- (iii) පළමු සමතුලිතයේ සෑදුණු  $X_{(g)}$  ප්‍රමාණය ගණනය කරන්න.
- (iv) සමතුලිත අවස්ථා දෙකෙහි දී  $X_{(g)}$  සඳහා ලැබුණු අගය ලේ-වැට්ලියර් මූලධර්ම භාවිතා කරමින් පහදන්න.
- (v) දෙවන සමතුලිතයට එළඹීමෙන් පසු පද්ධතියේ උෂ්ණත්වය 2000 K දක්වා වැඩිකර නැවත සමතුලිතතාවයට පත්වීමට ඉඩ හරින ලදී. එවිට පද්ධතියේ මුළු පීඩනය දෙවෙනි සමතුලිතයේ පීඩනය මෙන් දෙගුණයක් වූයේ නම් එවිට සෑදුණු  $X_{(g)}$  මවුල ප්‍රමාණය සොයා,  $XY_{(g)}$  විශේෂනය ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක ද, තාප අවශේෂක ද යන්න නිගමනය කරන්න.
- (vi) භාජනයේ පරිමාව (V) හි අගය  $1.0\text{m}^3$  ලෙස සලකමින් ඉහත (v) අවස්ථාවේදී සමතුලිතතා නියතය ගණනය කරන්න.
- (vii) ඉහත සියළුම ගණනය කිරීම් වලදී සිදුකරන ලද උපකල්පනය සඳහන් කරන්න.

14. පරිමාව  $4.157\text{dm}^3$  ක් වන සංවෘත භාජනයක් තුළ XQ ඝන 0.05mol ඇත.

බඳුන තුළ උෂ්ණත්වය  $52^\circ\text{C}$  දක්වා වැඩිකළ විට  $XQ_{(s)}$  විශේෂනය වී පහත වලට සාදමින් සමතුලිත විය.



$52^\circ\text{C}$  නියත උෂ්ණත්වයේ දී සමතුලිතයට අදාළ සමතුලිතතා නියතය  $K_p = 1.69 \times 10^3 \text{Pa}^2$  කි. සියලුම වායූන් පරිපූර්ණ ලෙස හැසිරෙන බව උපකල්පනය කරමින් පහත ඒවා ගණනය කරන්න.

$$(R = 8.314 \text{JK}^{-1}\text{mol}^{-1})$$


- (i)  $52^\circ\text{C}$  දී සමතුලිතතාවයට එළඹී විට,  $XQ_{(s)}$  හි විඝටනය ප්‍රතිශතය
- (ii)  $52^\circ\text{C}$  උෂ්ණත්වයේදී සමතුලිතතා නියතය  $K_c$
- (iii)  $52^\circ\text{C}$  දී  $XQ_{(s)}$  හි විඝටන ප්‍රමාණය 5% දක්වා අඩු කිරීම සඳහා අමතරව පද්ධතියට එකතු කළයුතු  $X_{(g)}$  මවුල ප්‍රමාණය,
- (iv)  $X_{(g)}$  එකතු කිරීම නිසා  $XQ_{(s)}$  හි විඝටන ප්‍රතිශතය අඩුවීම ගුණාත්මකව පැහැදිලි කිරීම සඳහා භාවිතා කළ හැකි මූලධර්මයේ නම කුමක් ද?

15. පහත දැක්වෙන ප්‍රතික්‍රියාව සලකන්න.



- (i) 1 : 3 මවුල අනුපාතයෙන් වන  $A_{2(g)}$  සහ  $B_{2(g)}$  මිශ්‍රණයක් සංවෘත දෘඩ බඳුනක් තුළ  $3.5 \times 10^7 \text{Nm}^{-2}$  පීඩනය යටතේ උෂ්ණත්වය  $500^\circ\text{C}$  ට රත් කරන ලදී. එවිට  $AB_{3(g)}$  බවට පත්වූ ප්‍රමාණය  $A_2$  හි මවුල ප්‍රමාණයෙන් 30% කි. මෙම ප්‍රතික්‍රියාව සඳහා  $K_c$  ගණනය කර එහි  $K_p$  ගණනය කරන්න. ( $RT = 6000 \text{J mol}^{-1}$ )
- (ii) ඉහත (i) හි දැක්වූ පද්ධතිය ක්ෂණිකවම  $50^\circ\text{C}$  දක්වා සිසිල් කර, පීඩනය වැඩිකර පරිමාව අඩක් දක්වා අඩු කරන ලදී. එවිට  $AB_{3(g)}$  මුළුමනින්ම ඝන බවට පත්විය. පද්ධතිය නැවත  $100^\circ\text{C}$  ට රත් කළ විට  $AB_{3(g)}$ ,  $A_2B_{6(g)}$  සාදමින්
 
$$(AB_{3(g)}) \rightleftharpoons \frac{n}{2} A_2B_{6(g)}$$
 යන සමතුලිතය පෙන්වයි. මෙම උෂ්ණත්වයේ දී (i) හි සමතුලිතය ඇති නොවන්නේ නම් ද  $A_{2(g)}$  සහ  $B_{2(g)}$  හි තාපාංක  $50^\circ\text{C}$  ට වඩා පහත් නම් ද ඉහත සඳහන් සමතුලිතයන් දෙකම දැක්වෙන පරිදි සාන්ද්‍රණ කාල ප්‍රස්තාරයක් ඇඳ දක්වන්න.
- (iii) ඉහත (i) සහ (ii) යන සමතුලිතයන් ඇති වූ පද්ධතිය තුළ  $A_{2(g)}$  සහ  $B_{2(g)}$  හි ආංශික පීඩන (i) අවස්ථාවට සාපේක්ෂව (ii) අවස්ථාවේදී අඩු වේද? වැඩි වේද? යන්න හේතු සහිතව දක්වන්න.

16. වායු කලාපයේ දී  $100^{\circ}\text{C}$  ට වඩා ඉහළ උෂ්ණත්වයන්හිදී පහත සඳහන් සමතුලිතතාවය පවතී.




A සහ B වායුන්ගේ පමණක් සමන්විතවන සමමවුලික වායු මිශ්‍රණයකින් විදුරු බල්බයක් පිරී ඇත. එම බල්බය සහ එහි අන්තර් ගත දෑ  $200^{\circ}\text{C}$  උෂ්ණත්වයට රත්කරන ලදී. (I පරීක්ෂණය) සමතුලිතතාවය ඇති වූ පසු, බල්බය තුළ P හි මවුල භාගය  $X_p$  0.2 බව සොයා ගන්නා ලදී.

අනතුරුව බල්බය සහ අන්තර්ගත දෑ වල උෂ්ණත්වය  $400^{\circ}\text{C}$  දක්වා වැඩිකර එම උෂ්ණත්වයේ දී සමතුලිතතාවයට එළඹීමට ඉඩ හරින ලදී. මෙම සමතුලිතතා මිශ්‍රණයෙහි A හි මවුල භාගය  $X_A$ , 0.2 බව සොයා ගන්නා ලදී.

- (i)  $200^{\circ}\text{C}$  දී B, A හා Q වල සමතුලිත මවුල භාග ගණනය කරන්න.
- (ii)  $200^{\circ}\text{C}$  දී සමතුලිතතාවය සඳහා  $K_p$  ගණනය කරන්න.
- (iii)  $400^{\circ}\text{C}$  දී B, P හා Q වල සමතුලිතතා මවුල භාග ගණනය කරන්න.
- (iv) ඉහත සඳහන් දත්ත හා ගණනය කිරීම් මගින් ඉදිරි ප්‍රතික්‍රියාවේ වින්තැල්පි විපර්යාසයේ සලකුණ හේතු දක්වමින් අපෝහණය කරන්න.
- (v) ඉහත සඳහන් සමතුලිතතා හැසිරීම පුරෝකථනය කිරීමට භාවිත කළ හැකි මූලධර්මය නම් කරන්න.
- (vi)  $200^{\circ}\text{C}$  දී සිදු කළ I පරීක්ෂණය එම A හා B ආරම්භක ප්‍රමාණම යොදා ගනිමින්, එහෙත් මුල් බල්බයෙහි පරමාවෙන් අඩක් වූ බල්බයක, එම උෂ්ණත්වයේදීම නැවත සිදු කළ හොත්, සමතුලිතතා මිශ්‍රණයෙහි සංයුතිය කුමක් වේද? (2000)

17. පරිපූර්ණ ලෙස හැසිරෙන P නම් වායුමය සංයෝගයකින් පරමාව  $5.0 \text{ dm}^3$  වන විදුරු බඳුනක් පිරී ඇත.  $27^{\circ}\text{C}$  දී බඳුන තුළ වායුවේ පීඩනය  $1.995 \times 10^5 \text{ Nm}^{-2}$  වේ.  $100^{\circ}\text{C}$  ට ඉහළ උෂ්ණත්ව වල දී P පහත දැක්වෙන සමතුලිතතාවය ලබා දෙමින් විභේදනය වේ.




$27^{\circ}\text{C}$  දී P අන්තර්ගත බඳුන  $127^{\circ}\text{C}$  උෂ්ණත්වයට රත් කළ විට, බඳුන තුළ පීඩනය  $4.656 \times 10^5 \text{ Nm}^{-2}$  යන නියත අගයට පත් වේ. රත් කිරීමේදී බඳුනේ පරමාව වෙනස් නොවේ.

- (i) පහත සඳහන් එක් එක් තත්ත්ව යටතේදී බඳුන තුළ ඇති මුළු වායු මවුල සංඛ්‍යාව ආසන්න පළමු දශම ස්ථානයට ගණනය කරන්න.
  - (a)  $27^{\circ}\text{C}$  දී
  - (b)  $127^{\circ}\text{C}$  දී සමතුලිතතාවය එළඹූ විට,
- (ii) එහෙයින් ඉහත සමතුලිතතාවය සඳහා  $127^{\circ}\text{C}$  දී සමතුලිතතා නියතය  $K_p$  ගණනය කරන්න.
- (iii) Z නම් නිෂ්ක්‍රීය වායුවක් බඳුන තුළට ඉන් පසුව ඇතුළු කරන ලදී. ඉන් පසු පද්ධතිය  $127^{\circ}\text{C}$  දී නැවත සමතුලිතතාවයට එළඹූ විට, බඳුන තුළ පීඩනය  $6.651 \times 10^5 \text{ Nm}^{-2}$  වේ. මෙම තත්ත්වය යටතේදී P, Q, R සහ Z වල ආංශික පීඩන සහ මවුල භාග ලබා ගන්න.
 

සැයු: ඔබ යොදාගන්නා උපකල්පනයක් වේ නම්, ඒවා සඳහන් කරන්න. (2001)

18. ඉහළ පීඩන සහ  $450^{\circ}\text{C}$  ට වඩාවැඩි උෂ්ණත්ව වලදී හුමාලය, කාබන් සමග ප්‍රතික්‍රියා කොට "syn gas" නමින් හැඳින්වෙන  $\text{H}_2$  සහ CO වායුවල සම මවුලීය මිශ්‍රණයක් ලබාදෙයි. මෙම සමතුලිත ප්‍රතික්‍රියාව පහත සඳහන් සමීකරණ අනුව සිදුවෙයි.




පරිමාව  $5.0 \text{ dm}^3$  ලෙස නොවෙනස් වී පවතින දෘඩ බඳුනක් තුළ, කාබන් කුඩු  $0.843 \text{ dm}^3$  සහ  $\text{N}_2$  වායුව,  $10^5 \text{ Pa}$  වන පීඩනය හා  $127^\circ\text{C}$  වන උෂ්ණත්ව යටතෙහි ඇත. ඉන් පසුව, මෙම බඳුන තුළට හුමාලය  $0.5 \text{ mol}$  ඇතුළු කොට, බඳුනේ උෂ්ණත්වය  $527^\circ\text{C}$  දක්වා වැඩි කරන ලදී. මෙම උෂ්ණත්වයේදී, ඉහත සඳහන් ප්‍රතික්‍රියාව පමණක් සිදුවේ. සමතුලිතතාව ව්‍යුහගත වීමට, බඳුන තුළ පීඩනය  $13.2 \times 10^5 \text{ Pa}$  වන බව සොයා ගෙන ඇත.

ප්‍රතික්‍රියාව හිසා කාබන් කුඩුවල පරිමාවේ සිදුවන වෙනස හොගිණිය හැකි බව උපකල්පනය කරමින්, ඔබ කරන වෙනත් උපකල්පන ද සඳහන් කරමින්, පහත සඳහන් ඒවාට උත්තර සපයන්න.


- (i) බඳුන තුළ ඇති වායුමය  $\text{N}_2$  මවුල සංඛ්‍යාව ගණනය කරන්න.
- (ii)  $527^\circ\text{C}$  දී සමතුලිතතාවයට පැමිණිය පසු, බඳුන තුළ ඇති
  - a. මුලු වායු මවුල සංඛ්‍යාව
  - b. හුමාලය,  $\text{H}_2$  සහ  $\text{CO}$  යන එක එකෙහි මවුල සංඛ්‍යාව
  - c. හුමාලය,  $\text{H}_2$ ,  $\text{CO}$  සහ  $\text{N}_2$  හි ආංශික පීඩන ගණනය කරන්න.
- (iii) ඉහත ප්‍රතික්‍රියාව සඳහා  $527^\circ\text{C}$  දී, සමතුලිතා හියතය,  $K_p$ ?
- (iv) ඉහත පරීක්ෂණයම වලෙස ම. වහෙන්  $\text{N}_2$  වායුව නොමැතිව, සිදුකලේ නම්, බඳුන තුළ
  - a. හුමාලයේ ආංශික පීඩනය
  - b.  $\text{CO}$  හි ආංශික පීඩනය
  - c.  $\text{H}_2$  හි ආංශික පීඩනය ගණනය කරන්න.
  - d. මුලු පීඩනය අපෝහණය කරන්න.
- (v) "syn gas" සඳහා නිඛිය හැකි එක කාර්මික භාවිතයක් යෝජනා කරන්න. (2002)

19.  $10^\circ\text{C}$  ට ඉහළ උෂ්ණත්ව වල දී A නම් වායුමය සංයෝගය B හා D නම් වායුමය වල වලට විඛේපනය වී පහත දැක්වෙන සමතුලිතතාවයේ හිරුපණය වන සමතුලිතතාවයට ව්‍යුහගත වේ.




- (i) ඉහත සමතුලිතතාවය සඳහා  $K_p$  සහ  $K_c$  යන මේවා සඳහා ප්‍රකාශන ලියා දක්වන්න.  $K_p$  සහ  $K_c$  අතර සම්බන්ධතාවය ව්‍යුත්පන්න කරන්න. ඔබ සිදු කරන උපකල්පන සඳහන් කරන්න මෙම සම්බන්ධතාවයෙහි අඩංගු පද හඳුන්වා දෙන්න.
- (ii)  $5^\circ\text{C}$  දී ට පහළ උෂ්ණත්වයක දී  $\text{He}_{(g)}$  හි  $6.5 \text{ mol}$  සහ  $\text{A}_{(g)}$  හි  $2.0 \text{ mol}$  ඇතුළු කිරීමෙන් ප්‍රත්‍යස්ථ බැලුනයක් පුරවන ලදී. මෙම පද්ධතියට  $27^\circ\text{C}$  ඉහත සඳහන් සමතුලිතතාවයට ව්‍යුහගත වීමට ඉඩ දෙනු ලැබේ. මෙම තත්ව යටතේ බැලුනය තුළ මුළු පීඩනය  $1 \times 10^5 \text{ Pa}$  වන අතර එහි  $\text{A}_{(g)}$   $0.5 \text{ mol}$  අන්තර්ගත වේ ඉහත දැක්වෙන සමතුලිතතාවය සඳහා  $27^\circ\text{C}$  දී  $K_p$  සහ  $K_c$  ගණනය කරන්න. ( $K_c$  හි අගය ඒකක වලින් දක්වන්න.)
- (iii) ඉන් පසුව ඉහත (ii)හි සඳහන් බැලුනයට වාතයෙහි ඉහළ නැගීමට ඉඩ දෙනු ලැබීය. එක්තරා උත්තරාංශයකදී බැලුනය තුළ වායුවෙහි උෂ්ණත්වය  $17^\circ\text{C}$  වූ විට එහි මුළු පීඩනය  $4.9 \times 10^4 \text{ Pa}$  බවද  $\text{He}_{(g)}$  හි ආංශික පීඩනය  $3.5 \times 10^4 \text{ Pa}$  බවද සොයා ගනු ලැබිණි.  $17^\circ\text{C}$ , ඉහත සමතුලිතතාව සඳහා  $K_p$  ගණනය කරන්න.
- (iv)  $27^\circ\text{C}$  දී සහ  $17^\circ\text{C}$  දී පිළිවෙලින්  $\text{A}_{(g)}$ ,  $\text{B}_{(g)}$  හා  $\text{D}_{(g)}$  හි සමතුලිත මවුල භාග සලකා බලමින් ඉහත ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක ද තාපාවශෝෂක ද යන්න නිගමනය කරන්න.
- (v)  $27^\circ\text{C}$  දී ඉහත සමතුලිතතාවය සලකන්න. මෙම උෂ්ණත්වයේදී පද්ධතිය සමතුලිතතාවයට ව්‍යුහගත වීමත්තු 10 කාලයක් ගත වන්නේ යැයි උපකල්පනය කරන්න. මෙම සමතුලිත පද්ධතියට තවත්  $\text{D}_{(g)}$  ප්‍රමාණයක් ඊළඟට එකතු කරන ලදී.  $\text{D}_{(g)}$  ප්‍රමාණය ඇතුළු කරන අවස්ථාවේ සිට මිනිත්තු 15ක් ගතවන තුරු බැලුනයේ පරිමාවට කුමන විපර්යාස සිදුවේදැයි හේතු දක්වමින් සඳහන් කරන්න (2003)

20. A, B, D, P, Q සහ R යනු පරිපූර්ණ ලෙස හැසිරෙන වායුමය සංයෝග වේ 100 °C සිට 800 °C දක්වා උෂ්ණත්ව පරාසයේදී  $A_{(g)}$  විභේදනය වී



මෙම උෂ්ණත්ව පරාසයේදී ම  $B_{(g)}$ ,  $D_{(g)}$  සමග ප්‍රතික්‍රියා කොට පහත සමතුලිතතාව ලබා දේ.



මෙම සංයෝග හය අතර වෙනත් කිසිම ප්‍රතික්‍රියාවක් සිදු නොවේ. X, Y සහ Z යනු එකක පරිමාව  $8.314 \text{ dm}^3$  වන සර්වසම දෘඩ බඳුන් 3 කි. රත් කිරීමේ දී මේවායේ පරිමාව වෙනස් නොවේ. X තුළ  $A_{(g)}$  මවුල 0.2 ක්ද Y තුළ  $B_{(g)}$ ,  $D_{(g)}$  සහ මවුල 0.2 බැගින් ද Z තුළ  $A_{(g)}$ ,  $B_{(g)}$ , සහ  $D_{(g)}$  යන මේවායේ මවුල 0.2 බැගින් ද, අඩංගු වන සේ මෙම බඳුන් පුරවා ඇත. මෙම බඳුන් තුන  $127^\circ\text{C}$  හි පවතින උදුනක බහා සියලු ම භාජන තුළ සමතුලිතතාවය ඇතිවෙන තෙක් තබන ලදී. සමතුලිත අවස්ථාවෙහි දී X සහ Y බඳුන් තුළ මුළු පීඩන පිළිවෙලින්  $1.2 \times 10^5 \text{ Pa}$  සහ  $1.4 \times 10^5 \text{ Pa}$  වේ.


- (i)  $127^\circ\text{C}$  දී X, Y සහ Z යන බඳුන් තුළ ඇති සමතුලිතතා සඳහා පහත සඳහන් ඒවා ගණනය කරන්න.
  - I. X තුළ  $A_{(g)}$ ,  $P_{(g)}$  සහ  $Q_{(g)}$  යන මේවායේ ආංශික පීඩන සහ X තුළ ඇති සමතුලිතතාව සඳහා සමතුලිතතා නියතය  $K_p$
  - II. Y තුළ  $B_{(g)}$ ,  $D_{(g)}$  සහ  $R_{(g)}$  යන මේවායේ ආංශික පීඩනය සහ Y තුළ ඇති සමතුලිතතාව සඳහා සමතුලිතතා නියතය  $K_p$
  - III. Z බඳුන තුළ මුළු පීඩනය
  - IV. Z බඳුන තුළ  $B_{(g)}$  සහ  $A_{(g)}$  යන මේවායේ ආංශික පීඩනය අතර අනුපාතය  $P_B / P_A$

(ii) ඉහත සංයෝගවල  $25^\circ\text{C}$  දී සම්මත උත්පාදන එන්තැල්පිය ( $\Delta H_f^\ominus$ ) අගයන් පහත දී ඇත.

	$A_{(g)}$	$B_{(g)}$	$D_{(g)}$	$P_{(g)}$	$Q_{(g)}$	$R_{(g)}$
$\Delta H_f^\ominus / \text{kJmol}^{-1}$	50	35	45	40	30	60

උදුනේ උෂ්ණත්වය  $227^\circ\text{C}$  දක්වා ඉහළ දැමූ විට, Z තුළ  $P_B/P_A$  අනුපාතය, අඩුවේද, වැඩිවේද, නොවෙනස්ව පවතීද යන්න පුරෝකථනය කරන්න. ඔබේ උත්තරය සඳහා හේතු දක්වන්න. (2004)

21.  $A_{(g)}$ , 400K ට ඉහළ උෂ්ණත්ව වලදී  $B_{(g)}$  සහ  $D_{(g)}$  වලට විභේදනය වී පහත දැක්වෙන සමතුලිතතාව ලබා දේ.



- (i) ඉහත සමතුලිතතාව සඳහා  $K_c$  සහ  $K_p$  යන සමතුලිතතා නියතවල සංඛ්‍යාත්මක අගයයන් එක සමාන වේ. මෙම ප්‍රතික්‍රියාව සඳහා  $K_c$  සහ  $K_p$  වල අර්ථ දැක්වීම් වලින් ආරම්භ කරමින් ඉහත රසායනික සමීකරණයෙහි “a” නම් සංතුලන සංගුණකයෙහි අගය 2 බව පෙන්වන්න.
- (ii) 500 K දී A, B සහ D යන වායුවල එක්තරා සමතුලිත මිශ්‍රණයක, එම වායුවල ආංශික පීඩන පිළිවෙලින් පහත දී ඇත.  $P_A = 2 \times 10^5 \text{ Pa}$ ,  $P_B = 8 \times 10^5 \text{ Pa}$  සහ  $P_D = 2 \times 10^5 \text{ Pa}$  ඉහත සමතුලිතතාව සඳහා 500K දී  $K_p$  ගණනය කරන්න.
- (iii) පරිමාව  $4.157 \text{ m}^3$  වන දෘඩබඳුනක්  $27^\circ\text{C}$  දී පවතින  $A_{(g)}$  වලින් පමණක් පිරී ඇත. මෙම තත්ත්ව යටතේ එම වායුවේ පීඩනය X වේ. බඳුන සහ අන්තර්ගත දෑ 500K දක්වා රත් කොට පද්ධතියට එම උෂ්ණත්වයේ දී සමතුලිතතාවයට එළඹීමට ඉඩ දුන් විට භාජනය තුළ මුළු පීඩනය Y වන අතර එහි ආංශික පීඩනය Z වේ. රත් කිරීමේදී බඳුනෙහි පරිමාව වෙනස් නොවන බව උපකල්පනය කරමින්  $Y = \frac{5}{2}Z$  සහ  $\frac{Y}{X} = \frac{5}{3}$  යන බව පෙන්වන්න.  
ඔබ කළ යුතු උපකල්පන වේ නම් ඒවා සඳහන් කරන්න. Y හි අගය  $8 \times 10^5 \text{ Pa}$  වේ නම් X සහ Z හි අගයන් ගණනය කරන්න.


- (iv)  $Y = 8 \times 10^5 \text{ Pa}$  වන ඉහත (iii) හි සමතුලිත පද්ධතියට A හි මවුල  $n$  එක් කොට එම පද්ධතියට නැවත  $500 \text{ K}$  දී සමතුලිතතාවට එළඹීමට ඉඩ දෙන ලදී. මෙවිට බඳුන තුළ මුළු පීඩනය  $2.5 \times 10^6 \text{ Pa}$  විය.  $n$  හි අගය සහ නව සමතුලිත තත්ව යටතේ  $A_{(g)}$ ,  $B_{(g)}$  සහ  $D_{(g)}$  යන මේවායේ ආංශික පීඩන ගණනය කරන්න. **(2005)**

22. මේ සමග දී ඇති රූප සටහනේ දක්වෙනුයේ වායු පිටවීමට ඉඩ නොදෙන සර්ඡණය ද බර ද රහිත පිස්ටනයක් සවි කර ඇති දෘඩ සිලින්ඩරාකාර බඳුනකි. 'h' යනු බඳුන තුළ වායුවක් ඇති විට බඳුනේ පතුළේ සිට පිස්ටනය දක්වා ඇති උස වන අතර, 'p' යනු පිස්ටනය මත බල පවත්වන බාහිර පීඩනයයි. පිස්ටනයේ හරස්කඩ වර්ග ප්‍රමාණය  $8.314 \times 10^{-2} \text{ m}^2$  වේ.

- (i) ආරම්භයේ දී X වායුවෙන් බඳුන පුරවනු ලැබේ. බඳුන සහ අන්තර්ගත වායුවෙහි උෂ්ණත්වය  $27^\circ \text{C}$  ද, p හි අගය  $10^5 \text{ Pa}$  ද වන විට h හි අගය  $3.0 \text{ m}$  වේ.

බඳුන තුළ ඇති X මවුල ප්‍රමාණය ගණනය කරන්න.


- (ii)  $80^\circ \text{C}$  ට වඩා ඉහළ උෂ්ණත්වවලට රත් කළ විට X විභේදනය වී පහත සමතුලිතතාව ලබා දේ.



P හි අගය  $10^5 \text{ Pa}$  ලෙසම පවත්වා ගනිමින් ඉහත (i) හි බඳුන රත් කර, අන්තර්ගත වායුවලට  $127^\circ \text{C}$  දී සමතුලිතතාවයට එළඹීමට ඉඩ දෙන ලදී. මෙම තත්ව යටතේ දී බඳුන තුළ X හි  $4.0 \text{ mol}$  ඇති බව සොයා ගැනිණ. පහත සඳහන් දෑ ගණනය කරන්න

- h හි අගය
- X, Y සහ Z යන වායුවල ආංශික පීඩන
- $127^\circ \text{C}$  දී ඉහත සමතුලිතතාව සඳහා සමතුලිතතා නියතය,  $K_p$ .

- (iii) ඉහත (ii) හි බඳුන තුලට නිශ්ක්‍රීය වායු  $10 \text{ mol}$  ඇතුළු කර h හි අගය, ඉහත (ii) (A) හි එම අගයේම පවත්වා ගනිමින්, පද්ධතියට  $127^\circ \text{C}$  දී සමතුලිතතාවයට එළඹීමට ඉඩ දෙන ලදී. මෙම තත්ව යටතේ දී X, Y, Z සහ S යන වායු වල ආංශික පීඩන ද, p හි අගය ද ගණනය කරන්න.




- (iv) ඉහත (ii) හි මිශ්‍රණයෙහි උෂ්ණත්වය  $127^\circ \text{C}$  දී ම පවත්වා ගනිමින් p හි අගය නැවත  $10^5 \text{ Pa}$  දක්වා වෙනස් වීමට ඉඩ දෙනු ලැබේ. මෙම නව සමතුලිත තත්ව යටතේ දී h හි අගය ද X, Y, Z සහ S යන වායු වල ආංශික පීඩන ද ගණනය කරන්න.

- (v) මෙම ගණනය කිරීම්වල දී ඔබ විසින් කරන ලද උපකල්පන ඇත්නම් ඒවා සඳහන් කරන්න. **(2006)**

23. (a)  $350 \text{ K}$  ට ඉහළ උෂ්ණත්ව වල දී  $B_{(g)}$  සහ  $C_{(g)}$  සාදමින්  $A_{(g)}$  ප්‍රතිවර්තය ලෙස විඝටනය වේ. පරිමාව  $4.157 \text{ dm}^3$  වන ටේවනය කරන ලද බඳුනක්  $A_{(g)}$   $2.0 \text{ mol}$ ,  $B_{(g)}$   $1.0 \text{ mol}$  සහ  $C_{(g)}$   $1.0 \text{ mol}$  වලින් පුරවා  $500 \text{ K}$  ට රත් කරන ලදී. මෙම උෂ්ණත්වයේ දී පද්ධතිය සමතුලිතතාවට පැමිණි විට, බඳුනෙහි  $A_{(g)}$   $1.6 \text{ mol}$ ,  $B_{(g)}$   $1.2 \text{ mol}$  සහ  $C_{(g)}$   $1.6 \text{ mol}$  අන්තර්ගත විය.

- $B_{(g)}$  සහ  $C_{(g)}$  සාදමින් A (g) විඝටනය වීම සඳහා වන තුලිත රසායනික සමීකරණය අපෝහනය කරන්න.
- ඉහත (i) හි ප්‍රතික්‍රියාව සඳහා සමතුලිතතා නියතය,  $K_c$ , සඳහා ප්‍රකාශනයක් ලියන්න.
- $500 \text{ K}$  දී  $K_p$  හි අගය ගණනය කරන්න.
- $700 \text{ K}$  දී මෙම ප්‍රතික්‍රියාවේ  $K_p$  හි සංඛ්‍යාත්මක අගය SI ඒකක වලින්  $5.1 \times 10^{13}$  වේ නම් A (g) හි විඝටනය තාපදායක ද යන්න අපෝහනය කරන්න.

- (b) (i) 400 K ට ඉහළ උෂ්ණත්වවල දී  $X_{(g)}$ ,  $Y_{(g)}$  සහ  $Z_{(g)}$  අතර පහත දැක්වා ඇති රසායනික සමතුලිතතාව පවතී.



පරිමාව  $16.628 \text{ dm}^3$  වන රේඛනය කරන ලද බඳුනක  $X_{(g)}$  2mol හා  $Y_{(g)}$  2mol බැගින් අන්තර්ගත වේ. ඉහත සමතුලිතතාවට එළඹීම සඳහා මෙම බඳුන 500 K ට රත් කෙරේ. මෙම උෂ්ණත්වයේ දී සමතුලිතතා නියතය,  $K_p = 4$  වේ.

I. බඳුන තුළ  $X_{(g)}$ ,  $Y_{(g)}$  සහ  $Z_{(g)}$  යන මේවායේ මවුල ප්‍රමාණ ගණනය කරන්න.

II. බඳුන තුළ මුළු පීඩනය ගණනය කරන්න.

- (ii) ඉහත (i) හි සමතුලිතතාවට එළඹුණු පසු, උෂ්ණත්වය 500 K හි පවත්වා ගන්නේ  $Z_{(g)}$  1 mol බඳුනට එකතු කෙරේ. නව සමතුලිතතාවට එළඹුණු පසු බඳුන තුළ  $X_{(g)}$ ,  $Y_{(g)}$  සහ  $Z_{(g)}$  යන මේවායේ මවුල ප්‍රමාණ ගණනය කරන්න.
- (iii) ඉහත (i) හි සමතුලිතතාවට එළඹුණු පසු, උෂ්ණත්වය 500 K හි පවත්වා ගන්නේ  $Y_{(g)}$  1 mol සහ  $Z_{(g)}$  1 mol බැගින් බඳුනට එකතු කළේ යයි සිතන්න. එවිට පද්ධතියේ සමතුලිතතාව කුමන දිශාවට නැඹුරු වේ දැයි ගණනය කිරීම් වලින් තොරව තර්කානුකූලව අපේක්ෂනය කරන්න. (2007)

24. 27 °C දී පහත දැක්වා ඇති පරිදි  $\text{NH}_4\text{SH}$  විඝෝජනය වේ



27 °C දී මෙම ප්‍රතික්‍රියාව සඳහා සමතුලිතතා නියතය,  $K_c, 1.44 \times 10^2 \text{ mol}^2 \text{ m}^{-6}$  වේ

- (i) 27 °C දී ඉහත ප්‍රතික්‍රියාව සඳහා සමතුලිතතා නියතය,  $K_p$ , ගණනය කරන්න.

සටහන අදාළ සම්බන්ධතා ව්‍යුත්පන්න කිරීම අනවශ්‍ය ය.

$\text{NH}_3_{(g)}$  සහ  $\text{H}_2\text{S}_{(g)}$  පරිපූර්ණ ව හැසිරේ යැයි උපකල්පනය කරන්න (27 °C දී  $RT = 2.5 \text{ kJ mol}^{-1}$ )

- (ii) 27 °C දී පරිමාව  $1.0 \times 10^{-2} \text{ m}^3$  වන රේඛනය කරන ලද බඳුනක් තුළ සමතුලිතතා අවස්ථාවට එළඹීම සඳහා තැබිය යුතු  $\text{NH}_4\text{SH}$  හි අවම ස්කන්ධය ගණනය කරන්න ( $\text{NH}_4\text{SH}$  හි සාපේක්ෂ අණුක ස්කන්ධය = 51) (2008)


25. (i)  $X_{(g)} \rightleftharpoons 2Y_{(g)}$

යන සමතුලිතතාවට එළඹීමට සඳහා  $X_{(g)}$  හි 2.0 mol සංවෘත භාජනයක් තුළ 450 K ට රත් කරන ලදී. මෙම සමතුලිතතාවේ දී  $X_{(g)}$  හි ආරම්භක ප්‍රමාණයෙන් 25% ක් විඝෝජනය වී  $Y_{(g)}$  සෑදෙන බව සහ පද්ධතියේ මුළු පීඩනය  $6.0 \times 10^5 \text{ Nm}^{-2}$  බව සොයා ගන්නා ලදී.

පහත දැක්වෙන දෑ ගණනය කරන්න.

(a) සමතුලිතතාවේ දී  $X_{(g)}$  හි සහ  $Y_{(g)}$  හි මවුල භාග (b) සමතුලිතතා නියතය  $K_p$

- (ii) ඉහත පද්ධතියේ උෂ්ණත්වය 600 K දක්වා වැඩි කළ විට, පහත සමතුලිතතාවට එළඹීම සඳහා ද විඝෝජනය විය.



ආරම්භයේ දී  $X_{(g)}$  හි 2.0 mol භාවිත කළ විට, මෙම සමතුලිතතාවේ දී  $Y_{(g)}$  සමඟ  $X_{(g)}$  1.0 mol සහ  $Z_{(g)}$  0.50 mol ඇති බව සොයා ගන්නා ලදී.

I. පහත දැක්වෙන දෑ ගණනය කරන්න.

- සමතුලිතතාවේ දී  $Y_{(g)}$  හි මවුල සංඛ්‍යාව
- සමතුලිතතාවේ දී  $X_{(g)}$ ,  $Y_{(g)}$  සහ  $Z_{(g)}$  හි මවුල භාග
- සමතුලිතතාවේ දී මුළු පීඩනය
- $X_{(g)} \rightleftharpoons 2Y_{(g)}$  සඳහා සමතුලිතතා නියතය

II. a. ඉහත C කොටසේ දී ඔබ යම්කිසි උපකල්පන භාවිත කළේ නම් ඒවා සඳහන් කරන්න.

b.  $X_{(g)} \rightleftharpoons 2Y_{(g)}$  යන ප්‍රතික්‍රියාව තාපදායක ද, තාපාවශෝෂක ද? ඔබේ පිළිතුර කෙටියෙන් පැහැදිලි කරන්න. (2009)

26.  $300^{\circ}\text{C}$  ට ඉහළ උෂ්ණත්ව වලදී  $A_{(g)}$  සහ  $B_{(g)}$  අතර පහත සමතුලිතතාව පවතී.



$A_{(g)}$  සහ  $B_{(g)}$  යන දෙකම පරිපූර්ණ ලෙස හැසිරේ.

(i) පරිමාව  $4.157\text{dm}^3$  වන දෘඩ, සංවෘත භාජනයක් තුළ ආරම්භයේදී  $A_{(g)}$  හි  $0.45\text{mol}$  ක් තබන ලදී. ඉන්පසු, ඉහත සමතුලිතතාවයට එළඹීම සඳහා භාජනය  $327^{\circ}\text{C}$  ට රත් කරන ලදී. එවිට භාජනයෙහි අඩංගු දෑහි මුළු පීඩනය  $9.00 \times 10^5 \text{Nm}^{-2}$  බව සොයාගන්නා ලදී.

පහත සඳහන් දෑ ගණනය කරන්න.

I. සමතුලිත අවස්ථාවේදී  $A_{(g)}$  සහ  $B_{(g)}$  යන වායු දෙකෙහි මුළු මවුල සංඛ්‍යාව


II. සමතුලිත අවස්ථාවේදී  $A_{(g)}$  සහ  $B_{(g)}$  යන එක් එක් වායුවෙහි මවුල සංඛ්‍යාව

III. ඉහත සමතුලිතතාව සඳහා  $K_p$  සහ  $K_c$  යන සමතුලිතතා නියත.

(ii) ඉන්පසු  $B_{(g)}$  හි  $0.30\text{mol}$  ක් භාජනයට එක් කර, පද්ධතිය එම උෂ්ණත්වයේදීම සමතුලිතතාවයට එළඹීමට ඉඩ හරින ලදී. සමතුලිතතාවයට පත් වූ පසු  $A_{(g)}$  හි ප්‍රමාණය,  $B_{(g)}$  එක් කිරීමට පෙර භාජනයේ තිබූ  $A_{(g)}$  හි ප්‍රමාණයට වඩා  $x \text{mol}$  වලින් වැඩිය. භාජනයේ  $A_{(g)}$  හි නව ආංශික පීඩනය,  $P_A$  සඳහා ගණිතමය ප්‍රකාශනයක්  $x$  ඇසුරෙන් ව්‍යුත්පන්න කරන්න.

(මෙම ප්‍රකාශනයෙහි හැර වෙනත් සංකේත නොතිබිය යුතුය) (2010)

27. P යන වායු නියැදියක් පරිමාව  $1.0 \text{dm}^3$  වන දෘඩ භාජනයක් තුළ, පහත සඳහන් සමතුලිතතාවට එළඹීම සඳහා  $481\text{K}$ , දක්වා රත් කරන ලදී.



සමතුලිත අවස්ථාවේදී, පද්ධතියේ මුළු පීඩනය  $1.2 \times 10^5 \text{Pa}$  බව ද,  $R_{(g)}$  හි ආංශික පීඩනය  $2.0 \times 10^4 \text{Pa}$  බව ද සොයා ගන්නා ලදී.

(i)  $P_{(g)}$  හි සහ  $Q_{(g)}$  හි ආංශික පීඩන ගණනය කරන්න.


සමතුලිත අවස්ථාවේදී  $P_{(g)}$ ,  $Q_{(g)}$  සහ  $R_{(g)}$  යන මේවායේ සාන්ද්‍රණ ගණනය කරන්න.

ඉහත සමතුලිතතාව සඳහා සමතුලිතතා නියතය,  $K_c$  ගණනය කරන්න.

( $481\text{K}$  හි දී  $RT = 4.0 \times 10^3 \text{Jmol}^{-1}$ ) (2011)


28. සංවෘත දෘඪ භාජනයක අන්තර්ගත A වායුව පෙන්නුම් කරන පහත සමතුලිතතා සලකන්න.

(i) T (කෙල්වින්) උෂ්ණත්වයකදී පහත ප්‍රතික්‍රියාවට A භාජනය වෙයි.



සමතුලිතතාවට එළඹුණු පසු, A හි ආරම්භක ප්‍රමාණයෙන් 40% ක් B බවට පරිවර්තනය වී ඇති බව ද පද්ධතියෙහි මුළු පීඩනය  $4 \times 10^5 \text{Nm}^{-2}$  බව ද සොයාගෙන ඇත. T උෂ්ණත්වයේ දී මෙම සමතුලිතතාව සඳහා සමතුලිතතා නියතය  $K_p$  ගණනය කරන්න.


(ii) පද්ධතියෙහි උෂ්ණත්වය 2T (කෙල්වින්) තෙක් වැඩි කළ විට, ඉහත ප්‍රතික්‍රියාවට අමතරව, පහත දැක්වෙන පරිදි තවත් ප්‍රතික්‍රියාවකට A භාජනය වෙයි.




පද්ධතිය 2T හිදී සමතුලිතතාවට එළඹුණු පසු, A හි ආරම්භක ප්‍රමාණයෙන් 20% ක් C සහ D බවට පරිවර්තනය වී ඇති බව ද A හි ආරම්භක ප්‍රමාණයෙන් 20% ක් ඉතිරිව ඇති බව ද සොයාගෙන ඇත.

- I. A හි ආරම්භක මවුල සංඛ්‍යාව a වූයේ නම්, මෙම සමතුලිතතාවෙහි දී A, B, C සහ D හි මවුල සංඛ්‍යා වෙන වෙනම ගණනය කරන්න.
- II. 2T හි දී (2) වන සමතුලිතතාව සඳහා සමතුලිතතා නියතය  $K_p$  ගණනය කරන්න.
- III. 2T හි දී (1) වන සමතුලිතතාව සඳහා සමතුලිතතා නියතය  $K_p$  ගණනය කරන්න. **(2012)**

29. කරාමයකින් සම්බන්ධ කරන ලද P (පරිමාව = V) හා Q (පරිමාව = 2V) යන දෘඩ බල්බ දෙකක් නියත උෂ්ණත්වය කුටියක පහත දක්වා ඇති පරිදි තබා ඇත.



ආරම්භයේ දී කරාමය වසා ඇත. P තුළ AB වායුව 1.0 mol අඩංගු වන අතර Q හිස්ව ඇත. පද්ධතියෙහි උෂ්ණත්වය 400K දක්වා ඉහළ නැංවූ විට  $AB_{(g)}$ ,  $A_{(g)}$  හා  $B_{(g)}$  බවට පහත දී ඇති සමතුලිත ප්‍රතික්‍රියාවට අනුව විඝෝජනය වේ.




ඉහත සමතුලිතතාවය සඳහා සමතුලිතතා නියතය  $K_c$  වේ. පද්ධතිය සමතුලිතතාවය (පළමු සමතුලිතතාවය) කරා චලිත වී  $A_{(g)}$  ප්‍රමාණය x mol බව සොය ගන්නා ලදී. කරාමය විවෘත කර පද්ධතිය නැවත සමතුලිතතාවයට (දෙවැනි සමතුලිතතාවය) පත් වීමට ඉඩ හරින ලදී. එවිට සෑදුණු  $A_{(g)}$  ප්‍රමාණය y mol බව සොයා ගන්නා ලදී.

- (i)  $K_c V(1-x) = x^2$  හා  $3K_c V(1-y)=y^2$  බව පෙන්වන්න.
- (ii)  $y=0.5$  mol වේ නම්, x හි අගය ගණනය කරන්න.
- (iii) ලේවැට්ලියර් මූලධර්මය භාවිත කරමින් ඉහත (ii) හි ඔබගේ පිළිතුර පැහැදිලි කරන්න.
- (iv) පද්ධතියේ උෂ්ණත්වය 600K දක්වා වැඩි කරන ලදී. පද්ධතිය සමතුලිතතාවයට (තෙවැනි සමතුලිතතාවය) චලිත වී පද්ධතියේ පීඩනය, දෙවැනි සමතුලිතතාවයෙහි පීඩනය මෙන් 1.7 ගුණයක් විය. තෙවැනි සමතුලිතතාවයෙහි දී  $A_{(g)}$  ප්‍රමාණය z mol විය. z හි අගය ගණනය කරන්න.
- (v)  $AB_{(g)}$  හි විඝෝජනය තාප අවශෝෂක බව පෙන්වන්න.
- (vi) ඔබගේ ගණනය කිරීම්වල දී භාවිත කරන ලද උපකල්පනය / උපකල්පන සඳහන් කරන්න.

**(2013)**

30. පහත ප්‍රතික්‍රියාවට අනුව C වායුව D හා E වායු බවට විඝටනය වේ.



C හි 1.00 mol ප්‍රමාණයක් දෘඩ බඳුනක් තුළට ඇතුළු කර,  $T_1$  උෂ්ණත්වයේ දී සමතුලිතතාවයට පත්වීමට ඉඩ හරින ලදී. සමතුලිතතාවයේ දී C හි 0.20 mol ප්‍රමාණයක් විඝටනය වී ඇති බව නිරීක්ෂණය කරන ලද අතර බඳුන තුළපීඩනය  $1.00 \times 10^5$  Pa විය.

- (i) අදාළ ප්‍රකාශන ලියා දක්වමින් ඉහත සමතුලිතතාවය සඳහා ආංශික පීඩන ආශ්‍රිත සමතුලිතතා නියතය,  $K_p$  ගණනය කරන්න.
- (ii)  $T_1 = 500$ K නම් සාන්ද්‍රණ ආශ්‍රිත සමතුලිතතා නියතය,  $K_c$ , ගණනය කරන්න.
- (iii) පද්ධතියේ උෂ්ණත්වය  $T_2$  ( $T_2 = 300$ K) දක්වා අඩු කළ විට, D වලින් කොටසක් ද්‍රවීකරණය වී එහි වාෂ්පය හා සමතුලිතව පවතින බව නිරීක්ෂණය කරන ලදී. C හා E වායුන් ලෙස පවතින අතර ඒවා D හි ද්‍රව කලාපයෙහි ද්‍රාව්‍ය නොවේ. 300 K හි දී D හි සන්තෘප්ත වාෂ්ප පීඩනය  $5.00 \times 10^2$  Pa වේ.  $T_2$  උෂ්ණත්වයේ දී C හි විඝටනය වූ ප්‍රමාණය 0.10 mol වේ.  $K_p$  ගණනය කරන්න. **(2014)**

31.(a) 25<sup>0</sup>C උෂ්ණත්වයේ දී පහත ප්‍රතික්‍රියාව සලකන්න.




25<sup>0</sup>C දී  $\Delta H_f^0$  හා  $S^0$  සඳහා පහත දත්ත දී ඇත.


	$\Delta H_f^0 / \text{kJmol}^{-1}$	$S^0 / \text{JK}^{-1}\text{mol}^{-1}$
$AB_{(s)}$	-1208	100
$C_{(s)}$	-600	50
$D_{(g)}$	-500	170

- (i) 25<sup>0</sup>C දී මෙම ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධව නො වන බව පෙන්වන්න.
- (ii) උෂ්ණත්වය T <sup>0</sup>C ට වඩා වැඩි වූ විට, මෙම ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධ වේ. උෂ්ණත්වය T <sup>0</sup>C ට වඩා අඩු වූ විට මෙම ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධ නොවේ. T ගණනය කරන්න.
- (iii) ඉහත (ii) හි ගණනයේ දී ඔබ භාවිත කළ උපකල්පන සඳහන් කරන්න.

(b) ඉහත (a) හි විස්තර කර ඇති ප්‍රතික්‍රියාව පරිමාව 2.00dm<sup>3</sup> වන සංවෘත භාජනයක් තුළ 930<sup>0</sup>C දී සිදු කළ විට, පද්ධතිය තුළ පහත සමතුලිතතාවය ඇති වේ.



- (i) මෙහි දී භාජනයේ පීඩනය 4.00 × 10<sup>5</sup> Pa බව සොයා ගෙන ඇත. 930<sup>0</sup>C දී K<sub>p</sub> හා K<sub>c</sub> ගණනය කරන්න. ඔබ භාවිත කළ උපකල්පන සඳහන් කරන්න. (8.314 JK<sup>-1</sup>mol<sup>-1</sup> × 1203K = 10000Jmol<sup>-1</sup> බව සලකන්න.)
- (ii) ඉහත (b)(i) හි ප්‍රතික්‍රියාව X<sub>(g)</sub> ඇති විට 930<sup>0</sup>C දී සිදු කළ විට, සෑදෙන D<sub>(g)</sub> ප්‍රමාණය වැඩි කර ගත හැක. එවිට පද්ධතිය පහත සඳහන් පරිදි නව සමතුලිතතාවයක් පෙන්වයි.



පරිමාව 2.00dm<sup>3</sup> වන සංවෘත භාජනයක් තුළ 930<sup>0</sup>C දී X<sub>(g)</sub> මවුල 2.25 × 10<sup>-1</sup> ක් සමග මෙම ප්‍රතික්‍රියාව සිදු කළ විට, D<sub>(g)</sub> හි ආංශික පීඩනය 7.50 × 10<sup>5</sup> Pa විය. මෙම නව සමතුලිතතාවය සඳහා K<sub>p</sub> හා K<sub>c</sub> ගණනය කරන්න.

- (iii) පහත අවස්ථාවල දී (b)(ii) කොටසෙහි සමතුලිතතාවයෙහි සිදු විය හැකි වෙනස් වීම් ගුණාත්මකව පහදන්න.
  - I. ඝන C වලින් කොටසක් පද්ධතියෙන් ඉවත් කල විට
  - II. D වායුවෙන් කොටසක් පද්ධතියෙන් ඉවත් කළ විට

**(2015)**

32. වැඩිපුර C<sub>(s)</sub> ප්‍රමාණයක් සහ CO<sub>2(g)</sub> 0.15mol ක් සංවෘත දෘඪ 2.0dm<sup>3</sup> භාජනයක තබා, උෂ්ණත්වය 689<sup>0</sup>C හි දී පද්ධතිය සමතුලිතතාවට එළඹීමට ඉඩ හරින ලදී. සමතුලිතතාවට එළඹුණු විට භාජනය තුළ පීඩනය 8.0 × 10<sup>5</sup> Pa බව සොයා ගන්නා ලදී. (689<sup>0</sup>C හි දී RT = 8000 J mol<sup>-1</sup> ලෙස සලකන්න.)

- (i) C<sub>(s)</sub> + CO<sub>2(g)</sub> ⇌ 2CO<sub>(g)</sub> ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය, K<sub>p</sub> සඳහා ප්‍රකාශනයක් ලියන්න.
- (ii) 689 <sup>0</sup>C හි දී K<sub>p</sub> හා K<sub>c</sub> ගණනය කරන්න.
- (iii) වෙනත් පරීක්ෂණයක දී ඉහත විස්තර කළ භාජනය තුළ 689 <sup>0</sup>C හි දී වැඩිපුර C<sub>(s)</sub> සමග CO<sub>(g)</sub> සහ CO<sub>2(g)</sub> අඩංගු වේ. එක් එක් වායුවෙහි ආරම්භක ආංශික පීඩනය 2.0 × 10<sup>5</sup> Pa බැගින් වේ. පද්ධතිය සමතුලිතතාවට එළඹෙන විට CO<sub>2(g)</sub> හි ආංශික පීඩනයේ වෙනස්වීම ගණනය කිරීමක් ආධාරයෙන් පැහැදිලි කරන්න.

**(2016)**

33. NaHCO<sub>3(s)</sub>, 100 <sup>0</sup>C ට ඉහළ උෂ්ණත්වයකට රත් කළ විට පහත ප්‍රතික්‍රියාව සිදු වේ.




NaHCO<sub>3(s)</sub> නියැදියක් පරිමාව 5.00dm<sup>3</sup> වන රේචනය කළ සංවෘත දෘඪ භාජනයක් තුළ තබා 328<sup>0</sup>C ට රත් කරන ලදී. සමතුලිතතාවයට එළඹුණු පසු NaHCO<sub>3(s)</sub> කුඩා ප්‍රමාණයක් තවදුරටත් භාජනයෙහි ඉතිරිව තිබුණි.

භාජනයේ පීඩනය  $1.0 \times 1.0^6 \text{ Pa}$  බව සොයා ගන්නා ලදී. භාජනයේ ඉතිරිව ඇති ඝන ද්‍රව්‍යයන්හි පරිමාව නොසලකා හැරිය හැකි බව උපකල්පනය කරන්න.  $328^\circ \text{C}$  දී  $RT = 5000 \text{ J mol}^{-1}$  වේ.

- (i)  $328^\circ \text{C}$  දී සමතුලිතතාවයට එළඹුණු විට භාජනයේ ඇති  $\text{H}_2\text{O}_{(g)}$  මවුල ප්‍රමාණය ගණනය කරන්න.
- (ii)  $328^\circ \text{C}$  දී ඉහත සමතුලිතතාවය සඳහා  $K_p$  ගණනය කර එනගින්  $K_c$  ගණනය කරන්න.
- (iii) ඉහත විස්තර කරන ලද භාජනයට  $328^\circ \text{C}$  දී  $\text{CO}_{2(g)}$  අමතර ප්‍රමාණයක් එකතු කරන ලදී. සමතුලිතතාවයට නැවත එළඹුණු විට  $\text{CO}_{2(g)}$  හි ආංශික පීඩනය  $\text{H}_2\text{O}_{(g)}$  හි ආංශික පීඩනය මෙන් සිටී (4) ගුණයක් විය. මෙම තත්ත්වය යටතේ දී  $\text{CO}_{2(g)}$  හා  $\text{H}_2\text{O}_{(g)}$  හි ආංශික පීඩන ගණනය කරන්න.

(2017)

34.(a) පහත සඳහන් ප්‍රතික්‍රියා සලකන්න.



පරිමාව  $0.08314 \text{ m}^3$  වූ රේචනය කරන ලද දෘඩ බඳුනක  $\text{M}(\text{CO}_3)_2 \cdot n\text{H}_2\text{O}_{(s)}$  සුළු ප්‍රමාණයක් ( $0.10 \text{ mol}$ ) ඇත. බඳුනේ උෂ්ණත්වය  $400 \text{ K}$  දක්වා වැඩි කරන ලදී. මෙම උෂ්ණත්වයේ දී  $\text{M}(\text{CO}_3)_2$  ලෝහ කාබනේටය විශේෂනය නොවන නමුත් ස්ඵටිකීකරණය වූ ජලය සම්පූර්ණයෙන් වාෂ්පීකරණය වේ. බඳුනෙහි පීඩනය  $1.60 \times 10^4 \text{ Pa}$  බව මැන ගන්නා ලදී. ඝන ද්‍රව්‍ය මගින් අයත් කරගන්නා පරිමාව නොසලකා හැරිය හැකි වේ.  $\text{M}(\text{CO}_3)_2 \cdot n\text{H}_2\text{O}_{(s)}$  සූත්‍රයෙහි ඇති 'n' හි අගය නිර්ණය කරන්න.

(b) ඉහත පද්ධතියෙහි උෂ්ණත්වය ඉන්පසු  $800 \text{ K}$  දක්වා වැඩි කරන ලදී. මෙවිට ඝන ලෝහ කාබනේටයෙන් යම් ප්‍රමාණයක් විශේෂනය වී වායු කලාපය සමඟ සමතුලිතව ඇති බව නිරීක්ෂණය කරන ලදී. බඳුනෙහි පීඩනය  $4.20 \times 10^4 \text{ Pa}$  බව මැනගන්නා ලදී.

- (i)  $800 \text{ K}$  හි දී බඳුන තුළ ඇති ජලවාෂ්පයෙහි ආංශික පීඩනය ගණනය කරන්න.
- (ii)  $800 \text{ K}$  හි දී බඳුන තුළ ඇති  $\text{CO}_2$  හි ආංශික පීඩනය ගණනය කරන්න.
- (iii)  $\text{M}(\text{CO}_3)_2(s)$  හි විශේෂනයට අදාළ පීඩන සමතුලිතතා නියතය,  $K_p$  සඳහා ප්‍රකාශනයක් ලියන්න.
- (iv)  $800 \text{ K}$  හි දී ලෝහ කාබනේටයෙහි විශේෂනය වූ මවුල ප්‍රතිශතය ගණනය කරන්න.
- (v) ඉහත තත්ත්ව යටතේ ලෝහ කාබනේටයෙහි විශේෂනය සඳහා වින්තැල්පි වෙනස ( $\Delta H$ )  $40.0 \text{ kJ mol}^{-1}$  වේ. අනුරූප වින්ට්‍රොපි වෙනස ( $\Delta S$ ) ගණනය කරන්න.
- (vi)  $\text{M}(\text{CO}_3)_2(s)$  හි විශේෂන ප්‍රතික්‍රියාව ඉදිරි දිශාවට යොමු කිරීම සඳහා ක්‍රම දෙකක් යෝජනා කරන්න.

(2018)

35.  $\text{XY}_2\text{Z}_2(g)$  නමැති සංයෝගය  $300 \text{ K}$  ට වඩා ඉහළ උෂ්ණත්වවලට රත්කළ විට පහත පරිදි විශේෂනය වේ.

$$\text{XY}_2\text{Z}_2(g) \rightleftharpoons \text{XY}_2(g) + \text{Z}_2(g)$$

$\text{XY}_2\text{Z}_2(g)$  හි  $7.5 \text{ g}$  ක සාම්පලයක් රේචනය කරන ලද  $1.00 \text{ dm}^3$  දෘඩ-සංවෘත බඳුනක් තුළ තබා උෂ්ණත්වය  $480 \text{ K}$  දක්වා වැඩිකරන ලදී.

$\text{XY}_2\text{Z}_2(g)$  හි මවුලික ස්කන්ධය  $150 \text{ g mol}^{-1}$  වේ.  $480 \text{ K}$  හිදී  $RT$  හි ආසන්න අගය ලෙස  $4000 \text{ J mol}^{-1}$  යොදාගන්න. සියලුම වායුන් පරිපූර්ණ වායු ලෙස හැසිරෙන බව අපකල්පනය කරන්න.

- (i) විශේෂනය වීමට පෙර භාජනය තුළ ඇති  $\text{XY}_2\text{Z}_2(g)$  මවුල සංඛ්‍යාව ගණනය කරන්න.
- (ii) ඉහත පද්ධතිය  $480 \text{ K}$  දී සමතුලිතතාවයට එළඹී විට භාජනය තුළ ඇති මුළු මවුල ප්‍රමාණය  $7.5 \times 10^{-2} \text{ mol}$  බව සොයාගන්නා ලදී.  $480 \text{ K}$  දී සමතුලිතතා මිශ්‍රණය තුළ ඇති  $\text{XY}_2\text{Z}_2(g)$ ,  $\text{XY}_2(g)$  සහ  $\text{Z}_2(g)$  හි මවුල සංඛ්‍යා ගණනය කරන්න.
- (iii)  $480 \text{ K}$  දී මෙම ප්‍රතික්‍රියාව සඳහා සමතුලිතතා නියතය  $K_c$  ට ගණනය කරන්න.
- (iv)  $480 \text{ K}$  දී සමතුලිතතාවය සඳහා  $K_p$  ගණනය කරන්න.

(2020)